


# ශ්‍රී ලංකාවේ පුවත්පත්වල සංහිඳියාව පිළිබඳ මාධ්‍ය ආවරණය

---

පුවත්පත් අන්තර්ගතය  
පිළිබඳ ශ්‍රී ලංකාවේ  
ජනමාධ්‍යවේදීන්  
සිදු කළ විශ්ලේෂණයකි.

බරලිනයේ මාධ්‍ය සහයෝගීතාව සහ  
නුවමාරුවේ (MiCT) ප්‍රකාශනයකි.  
දෙසැම්බර් 2016



۸۰

කෙ දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාව, දෙමළ රුපාම් විවුක්ති කොට් සංවිධානය (LTTE) සහ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර පැවති සිවිල් යුදේයකට මූලුණ දුන්හේය. යුදේය පවතින අතරතුර හා 2009 යුදේය අවසාන වූ පසු, පානින් දෙක අතර සංඝිදියාව ඇති කර සාමය ප්‍රාග කර ගැනීමට උරු වෛශ්‍ය තුළ උර්සාහයන් නිෂ්ප්‍රවා විය. 2015 ජනවාරි නව රාජය පත්වීමත් සමග නැවතත් සංඝිදියාව සාර්ථක විමේ බලාපොරොත්තු ඉස්මතු වී ඇත. මාධ්‍ය මගින් කෙරෙන සංඝිදියාව පිළිබඳ ආවරණ මේ සඳහා රෑකුලක් වනු ඇත.

මෙම සංක්ෂීපේත වාර්තාවෙහි අඩංගු වන්නේ ගැවීම්ත්‍යාච්ලමකට සොයා දැඟු, ලංකාවේ ප්‍රවිත්වන්වල සංක්ෂීපියාව පිළිබඳව මාධ්‍ය ආචරණයේ ප්‍රමාණය හා ස්වභාවය පිළිබඳව, අන්තර්ගතය පිළිබඳව විශ්ලේෂණයක ප්‍රධාන කරනුය. බරුනයේ මාධ්‍ය සහයෝගීතාව සහ තුවමාරුවේ (MiCT) විශ්ලේෂණයේන් ඇති සිංහල හා දෙමළ ජනමාධ්‍යවේදීන් 18 දෙනෙක්, 2016 පෙරදරුවර, ශ්‍රී ලංකාවේ ප්‍රවිත්පත්ති සංඝිඛාව පිළිබඳව පළ වූ සියලු වාර්තා පරිජා කළහ. මාධ්‍ය ආචරණයේට සේද් රාද් අල් තුසේන් ලංකාවට පැමිණීම, ජාතික තීය දෙමළයේන් සහ සිංහලෙන් ගායනය කිරීම යන මාත්‍රකාවට අභාෂ වෙනත් සුළු ප්‍රමාණයේ අවස්ථා අධිංශු වෙයි. පුද්ගලයක් තොරව, ප්‍රවිත්පත්ති තමන් අවස්ථාවන් මතින ආකාරය විශාල ලෙස වෙනස් වන ධව, විශ්ලේෂණයේ ප්‍රතිත්ව පෙන්වයි. නමුත් තොරා ගන්නා ලද මාත්‍රකාවලුත් පෙනී යෙන් දෙමළ සහ සිංහල මාධ්‍ය තමන් උගන්දුවක් දක්වන මාත්‍රකා ගෙන යම් සමානකමක් ඇති වෙයි. මෙය සාකච්ඡා සඳහා ඉතා ප්‍රධාන පසුඩ්‍රවක් වෙයි. රීට අමතරව, ජාතික හා රජයට සහයෝගය දක්වන සිංහල මාධ්‍ය අතර වෙනස්කම්, දෙමළ සහ සිංහල මාධ්‍ය අතර වෙනස්කම් වෘත්ත වඩා, බොහෝ වැඩි වෙයි. සාමාන්‍ය ලෙස ගතහැන් සංඝිඛාව පිළිබඳ වාර්තා, විශ්ලේෂණය කරන ලද කාලය තුළ, ප්‍රවිත්පත්වල වැඩි වශයෙන් තිබුණි. මෙයින් නිශ්චලනය කළ තැක්වෙක්, අවුරුදු ගණනක තිශ්ඨඩිතාවයෙන් සහ නොසැලකා හැරීමෙන් පසු සංඝිඛාව, දෙපැත්තේම මහජනතාවගේ අවධානය පිණිස, අවසානයේ පැමිණු ඇති වෙයි.

"සංඛ්‍යාව පිළිබඳ සි ලංකාවේ පුවත්පත්වල මාධ්‍ය ආචරණය"  
බරලිනයේ මාධ්‍ය සහයෝගීතාව සහ තුවමාරුව (MiCT) සි ලංකා  
පුවත්පත් ආයතනය (SLPI), සහ වෙරටෝ පර්යේෂණායතනය සමඟ  
එක්ව පළ කළ ප්‍රකාශනයකි

පර්යේෂණ සහ සංවර්ධන ප්‍රධානී: අන්දා වොලන්ඩන (MiCT)  
නිර්මාණය: ගනර් බොය  
අන්තර්ජාලික පර්යේෂණ උපදේශකවරු: මහාචාර්ය මධ්‍යක්‍රී මෙසෙන්  
(LMU)

ආචාර්ය අන්කේ පිඩිය

දේශීය උපදේශකවරු: කමල් ලියනුගාරවිච්(PCCSL),  
දිනාංක අධ්‍යික්‍රිත සහ ලිඛික නිකාංකලි

තොගරාජ (දෙදෙනාම වෙරටෝ පර්යේෂණායතනය, කොළඹ)  
කළමනාකරණ සංස්කාරක: ප්‍රධාන ස්ටැබ්ලූම් (MiCT)

පිටපත සංකීරණය: තුන්සිය  
ඇලන් මුද්‍රණ කිරීම: විවෘත  
රැකිත්ත, බරලින්

මාධ්‍ය සහයෝගීතාව සහ තුවමාරුව (MiCT), ආර්ථික සංවර්ධනය හා  
සහයෝගීතාව පිළිබඳ පරාමාණ ගෙවිරාල් අමාත්‍යාංශය (RNZ) සහ  
ගුරුත්වා සංගමයේ (EU) ආධාරයෙන් මෙම ප්‍රකාශනය එක් දෙවන ලේ  
මෙම වාර්තාවේ ඇත් අදහස් අන්වාරයයෙන් පරාමාණ ගෙවිරාල්  
අමාත්‍යාංශය (RNZ) සහ ගුරුත්වා සංගමයේ (EU) හෝ මාධ්‍ය  
සහයෝගීතාව සහ තුවමාරුවේ (MiCT) මත නියෝජනය තොකරුයි

ව්‍යුත්පනය:

මාධ්‍ය සහයෝගීතාව සහ තුවමාරුව (MiCT)  
බිජායාර්ථක 9 10119 බැංලින  
[www.mict-international.org](http://www.mict-international.org)



Funded by  
the European Union

With financial support from the



ශ්‍රී ලංකාවේ පුවත්පත්වල සංහිතියාට  
පිළිබඳ මාධ්‍ය ආවරණය:  
පුවත්පත් අන්තර්ගතය පිළිබඳ  
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්  
සිදු කළ විශ්ලේෂණයකි.

6		හැඳිහිටිම
7	1	දේශපාලන පසුබිම: සිවිල් යුද්ධිය සහ සංහිතියාට උත්සාහයක්
10	2	මාධ්‍යයේ මැත කාලීන වර්ධනයන්
12	3	කුමවේදය සහ උත්සාහයේ අරමුණු: ජනමාධ්‍යවේදීන්ගේ හැකියාවන් වර්ධනය පිණිස, අන්තර්ගතය විශ්ලේෂණය
14	4	හඳුනාගැනීම
15	4.1	සිංහල පුවත්පත්වල මාත්‍රකා තෝරා ගැනීම
17	4.2	සිංහල පුවත්පත්වල කරිකයින් තෝරා ගැනීම
17	4.3	සිංහල පුවත්පත්වල පණිවිධි
18	4.4	දෙමළ පුවත්පත්වල මාත්‍රකා තෝරා ගැනීම
21	4.5	දෙමළ පුවත්පත්වල කරිකයින් තෝරා ගැනීම
21	4.6	දෙමළ පුවත්පත්වල පණිවිධි
22	5	නිගමනය

# 6 2015

ජනවාරයේ පත්වූ නව රුපයක් සමග, සිංහල සහ දෙමළ ජනතාව අනර සංහිතියාව පිළිබඳව රුපයේ අවධානය නව අවධානකට පත්ව ඇත. ජනාධිපති මෙට්‍රෝපාල සිරසේන මහතා සංහිතියාව රටේ අනාගත ව්‍යවස්ථාපාදකයේදී අනුස්ථර දේශපාලනයේ ප්‍රධාන තැනක් ගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ඉඩීම් නැවත ලබා දීමන්, රුපයේ සංහිතියා ප්‍රතිපත්තිය සැලුම් කිරීමට සහ ත්‍රියාත්මක කිරීමට ආයතන පිහිටුවීමන් මූලික වශයෙන් දැනවමත් ඉටු කර තිබේ.

ව්‍යෙකම, දේශීය මාධ්‍ය උර අභ්‍යාශ කරයුතු වාර්තා කිරීම තිබූ කර ඇත. මෙම ත්‍රියාත්මයේ වික්සන් පාතින්ගේ, මානව තීම්කම් කඩ්වීම පිළිබඳ වාර්තාව (OICL වාර්තාව), ප්‍රත්‍යක්ෂ තෙක් සංහිතියාව පිළිබඳව මහජන කතිකාව ඉහළ නැංවීම, සන්ධිස්ථානයක් තෙක් සැලුකිය හැකිය.

මාධ්‍ය ආචරණය සංහිතියා ත්‍රියාත්මය කෙරෙහි බලපෑමක් ඇති කරයි. යන උපක්ල්පනය මත, ශ්‍රී ලංකාවේ ප්‍රවත්පන්වල ව්‍යවාදයේ ප්‍රමාණය සහ ස්වභාවය ගවේෂණය කිරීම පිත්‍රස බර්ලිනයේ මාධ්‍ය සහයෝගීතාව සහ තුවමාරුව (MICT) ප්‍රවත් විශ්වේෂණයට මුළු පිරිවේය. සිංහල සහ දෙමළ ප්‍රවත්පන් මාත්‍රකා තොරා ගැනීම, කට්‍යිකයන් තොරා ගැනීම සහ දේශපාලන පනිවිඩ තොරා ගැනීම සහ ඉදිරිපත් කිරීම, මෙහෙයුම් මට්ටමේදී විශ්වේෂණයේ අරමුණ විය. මෙම විශ්වේෂණයේ ප්‍රතිපත්, ශ්‍රී ලංකාවේ සංහිතියා ත්‍රියාත්මය පිළිබඳ මාධ්‍ය ආචරණයේ බලපෑම පිළිබඳව නිශ්චිතව ව්‍යුත්ස්වා අරමිනයක් විය.

'පර්යේෂණ ත්‍රියා' යන තුම්බෙදය අනුගමනය කරමන්, මෙම විශ්වේෂණය සිදු කළ සිංහල හා දෙමළ ජනමාධ්‍යවලිසින් කණ්ඩායම වියට පෙර මෙම පර්යේෂණ තුම්බෙදය පිළිබඳ තුම්බෙද ප්‍රහෘතුවකට සහභාගි විය. මෙම අනුසාසනයේ අරමුණ විවිධ දේශීය ජනමාධ්‍ය පනිවිඩ සහ අරුණ් නිපදවීම සහ දැනුම් දීම පිළිබඳව, ජනමාධ්‍යවලිසින් දැනුම්වීම කිරීමය. රට අමතරව, ජනමාධ්‍යවලිසින්ගේ විශ්වේෂණ හැකියාවන් දියුණු කිරීම, පනිවිඩ පිළිබඳව (බොහෝවිට නොදැනුවත්වල) වඩා තොඳින් විශ්වේෂණය කිරීමට හැකිවීම සහ සංහිතියාව පිළිබඳව ඔවුන්ගේ වැඩකටයුතු ස්ථානගත කිරීම ද අරමුණු විය.



ලංකාව දැක දෙකකට අධික කාලයක් දෙමළ රේලාම් විමුක්ති කොට් සංචිත්‍යා පාලනය (LTTE) සහ ආරක්ෂක හමුදා අතර පැවති සිවිල් යුද්ධයකට මැදිව සිටියේය. ගැවුම් පැවති අවධියේ දී පිටත 20,000ක් මාස කිහිපයකදී අතිම් වූ අතර, දැන උස්‍යකට අධික පිරිසක් වෙන රටවලට පැන ගියහ. (බෙස්ප්‍රාඩි 2009) අවි ගැටුම් 1980 ගණන්වල දී ආරම්භ විය. ඒ වැසිතර සිංහල රජයන් විසින් සුළුතර දෙමළ ජාතිකයින්ට තුමානුකුටුව කරන ලද අසාධාරණකම් වලට ප්‍රතිචාර ව්‍යුත් කෙරුණේ තරුණ දෙමළ ජාතිකයින් ගර්ල්ලා කරයුතුවල නියැලුම්කි. (ICG 2012: 3) අවස්ථාවන් කිපයක දී බලය බෙදීමක් මෙය විස්දීමට ගත් උත්සාහයන් තීජ්ල්ල ව්‍යුත් සමග දෙමළ කොට් සංචිත්‍යා පාලනය (LTTE) අවසාහයේ දී වෙනම රාජ්‍යයක් සඳහා සටන් වැදුමට තීරණය කරන ලදී. දැනුගියකට අධික කාලයක් දෙමළ කොට් සංචිත්‍යා උතුරු ප්‍රදේශය පාලනය කිරීමට සමන් විය. ශ්‍රී ලංකා යුද හමුදාව 2009 මැයි 19 දින උතුරු පාලනය සියනට ගැනීමන් සමග විය අවසන් විය. ශ්‍රී ලංකා යුද හමුදා සොර්ඩුවන්, රට දුවසකට පෙර දෙමළ කොට් සංචිත්‍යා (LTTE) නායක වේලුපිල්ලේ ප්‍රහාකරන්, රටෙන් පැන යාමට උත්සාහ කරදී, වෙසි තබා මරා දෙන ලදී. (බෙස්ප්‍රාඩි 2009)

යුද්ධයේ අවසාහ කාලය රේ ගෘගාවක් බවට පත්විය. විය ප්‍රධාන වශයෙන්ම දෙමළ වැසියන්ගේ පිටත 20,000 ක් ද්‍රව්‍යක් කිපයක දී නැති කළේය. (බෙස්ප්‍රාඩි 2009) 2005 බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අන්තර්ජාලික වශයෙන්, සාහසික ලෙස දෙමළ කොට් සංචිත්‍යා (LTTE)<sup>1</sup> මර්දනය කිරීම සම්බන්ධව විවේචනයට ලක්වනි. නමුත් සිව්ල වැසියන්ට පහර දීම, සිරකරුවන් සාතනය සහ බලහත්කාරයෙන් අතුරුදෙනන් කිරීම වැනි යුද අපරාධ සම්බන්ධයෙන් දෙපාර්ශවයටම වෛද්‍යා ව්‍යේල විය.<sup>2</sup> 2005 දී යුදෝපා සංගමය, ඇමරිකාව සහ වෙනත් බොහෝ රටවල් දෙමළ කොට් සංචිත්‍යා (LTTE) පළමා සොර්ඩුවන් බෙදා ගැනීම, මරාගෙන මැරෙන ප්‍රහාර, උසස් දේශපාලනයැයි<sup>3</sup> සාතනය, අනු ජාතිකයින් පළවා හැරීම සහ විරැදුදී මතධාරීන් සාතනය කිරීම වැනි කරුණු නිසා තහනම් සංචිත්‍යා මෙය නම් කළේය. වික්සන් පාතින්ගේ සංගමයේ මානව නිමිකම් කොම්සාරිස් සේද් රාද් අල් තුයේන් මැනක දී, යුද්ධයේ අන්තර් කාලයේ සිදුවුණු අකටුයුතුකම් ගැන ගැමුරු ගැවීෂණයක් කරන ලදී. ඔහුගේ අවසාහ වාර්තාවෙනි<sup>4</sup>, දේශීය සහ අත්තර්ජාලික විනිශ්චර මධුල්ලක්<sup>5</sup> සහිත දෙමුන් අධිකරණයක් ගෝපනා කළේය.

දෙමළ ජාතික සංචිත්‍යා (TNA) 2009 දෙමළ කොට් සංචිත්‍යා (LTTE) පරාජයත් සමග වෙනම රාජ්‍යයක් සඳහා වූ සියලු බලපෑම් අතහැර දැමීය. විතැන් සිට ලෙඛිරාල් විසස්දමක් සඳහා සාකච්ඡා පවත්වම් සිටිය (ICG 2012). සිව්ල යුද්ධය

1 International Crisis Group, 17 May 2010, "War Crimes in Sri Lanka"

2 For instance by Human Rights Watch, Amnesty International and The United Nations High Commissioner for Human Rights.

3 Official Journal of the European Union, Council common position, 2006/380/CFSP of 29 May 2006.

4 See Office of the United Nations High Commissioner for Human Rights Reports of the OHCHR investigation on Sri Lanka (OISL), 16 December 2015

8

අතරතුර හා ඉන්පසුව පානීන් දෙක අතර සංමිශියාව ඇති කිරීමට උත්සාහයන් ක්‍රියාක් ගනු ලැබේය.

ඉන් සමහරක් ලංකාවේ වාර්ශික අරගලය විසඳුමට උත්සාහ කළ ඉත්දියාව සහ තොරවේ වැනි බාහිර අයගේ සහනාගිර්වයෙනි. පහත සඳහන් වන්නේ වේත්තාසික වැදුගත්කමක් අති සංඛ්‍යාව ඇති කිරීම සඳහා ගත් උත්සාහයන් කිපයකි.

2015 දී රජය වෙනස් වීම

ජනාධිපති මහින්ද රුධ්‍රස්‍යෙහි, ශ්‍රී ලංකා නිදහස් පර්‍යාගයේ [SLFP] කාමාලිකයෙකු ලෙස ශ්‍රී ලංකාව 2005 සිට 2015 මූල් අවධිය තෙක් පාලනය කළ අතර ඔහුගේ පවුල රටේ දේශපාලන කටයුතුවලට ඇත්තේ ලෙස සම්බන්ධ වී සිටියෙයි. ඔහු ඩේකාජිපත් පාලනයක් ගෙන ගිය අතර විරෝධී මතධාරීන්ට නොක්වා මර්දනය කළේය. ඔහුගේ කාලයේ තීඛතු භය සහ දුර්ව්‍යාක නොලබා සිටිමේ හැකියාව වැනි ලක්ෂණ මත, යුදිය තීම වී බොහෝ කළයේ යහතුරු මත්‍යා අයිතිවාසිකම් උල්ලාංසණ්‍ය තීරුම් සහ ඩේවාර ද්‍රව්‍යවලම කිරීම් සිංහ නොවුණි. (වැශ්‍යතාරී 2015: නඩාරුජන 2012)

අලුතින් පත් වුණු ජනාධිපති සිරසේහෙතේ ආත්සුවට යටතේ 19 වැනි ව්‍යවස්ථා සංගේදනයක් 2015 දී ක්‍රියාත්මක කිරීම වෙතින්හා සික් අවස්ථාවකි. විමතින් රාජපක්ෂ ආත්සුවට යටතේ 18 වැනි සංගේදනයන් දෙනු ලැබූ විධියක ජනාධිපති බලත්ව ඇඩුකර, විමධ්‍යගත කරන ලදී. ජනාධිපති සිරසේහෙත් සංහිදියාව සඳහා ආයතන කීපයක් ද ඇති කරන ලදී. එව් අතර අමාත්‍ය මහෝ ගහේෂන් යටතේ ඇති ජාතික කරිකාව සඳහා අමුත්‍යාචාරුයා, නිම්පු ජනාධිපති වන්දිකා බණ්ඩාරනායක යටතේ

සංහිතාගාරව වහින් දැඩිව බලපාන කරඟතු අතර උතුරේ සිටින ආරක්ෂක භමුදා ප්‍රතිකාරීධානය, අවරුදුහාන් ව්‍යවත් සහ ඔවුන්ගේ පැවුල්වල තත්ත්වය, අවබෝධනා කොමිසම, දේශීය දෙමුහුන් අධිකරණයක් ඇති කිරීම (සහ වහි සංශෝධනය, පිළිවෙත්, අන්තර්ජාල නිරික්ෂකයින්ගේ කාර්යාලාරය) දේශීය සත්‍ය කොමිසම, ව්‍යක්ෂන් ප්‍රතිත්වාගේ ගැඹුම් වාර්තාවට ප්‍රතිචාර දැක්වීම, දේශීල අසිංහිකරණවන් අතර පත් කිරීම, වන්දි ගෙවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ හැකියාව, සූල් ප්‍රතිත්වාගේ සහ උතුරු සහ දැඩිවූ පළාත් අතර සහාක්ෂිතය පටව්වාගෙන යන්නේ කෙලෙස ද ගෙන්න වෙයි.<sup>6</sup>

ମାନୁଷିକ ଅଦିତିବାହିକାମି ପିଲିବଳ ଲିଙ୍ଗକର୍ତ୍ତର ଶାରୀରିକରେ କୁରାଯାଇଲା  
ଶିଖିଲେ ଉଠେଲା କେବିନ ଘ୍ରା କମଲାରେ କିମ୍ବା କିମ୍ବା ମାନୁଷିକ  
ଅଦିତିବାହିକାମି କବିତିରେ କମଲ ରାତି କମିଳିନ୍ଦିର ଅନେକର୍ତ୍ତର ଅପରାଧ ପିଲିବଳ  
ପ୍ରତିର୍ଥୀ ପରିଚାଳନାର ସଂହିତାରେ କୃତକାନ୍ତରେ କମିଳିନ୍ଦିରଙ୍କାର୍ଯ୍ୟରେ ।<sup>7</sup> 9 ଲେଖ  
ପାଇଁବେଳେ କୋଣ କେତେକି କମଲ ପ୍ରକାଶ କିରିମ ମରିଲେ “ଶ୍ରୀ  
ଶିରେବନ୍ଦିରେ” ଗୋରବର କାନ୍ତିରକ୍ଷଣ କିମ୍ବା କିମ୍ବା ଦେଖିପାରନାକୁଣ୍ଡିନ୍ଦିର  
ଲେଖି ଆଜିଯେଇରୁ ଲବ୍ଦ କୁଳ ଅତର ଲେଖି ଆତିକ୍ଷେପ ଏ କଲାନ୍ତି ।

කිහිප වත්තාවක් කළේ දැමීමෙන් පසු ව්‍යුත් සොයා ගැඹුම් පිළිබඳ වාර්තාව, මානුෂීය අධිකිවාසිකම් පිළිබඳ මහ කොමිෂනරිස් සඡේද්‍යෙමිවර 18 වන දින නිසුත් කරන ලදී. ශ්‍රී ලංකාව [0ISL] පිළිබඳ ව්‍යුත් වාර්තාවේ [0HCHR] සියලු පාර්ශව විසින්ම ඉතා විශාල වෙස අත්තර්ථතාව මානුෂීය අධිකිවාසිකම් පිළිබඳ නීතිය කඩිකර ඇති බවට රිශ්චාස කළ හැකි බව පැවත්වෙයි.<sup>8</sup> මේවා බොහෝමයෙන් උසාවියකට ඉදිරිපත් කළහෙත් යුද අපරාධ සහ/හෝ මනුෂීන්වයට ව්‍යෙරහි අපරාධ වර්ගයට වැටෙනු ඇත. මෙම ක්‍රියාකෘති වෙනස් කොට සඡේද්‍යෙම නිසා බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් 0ISL වාර්තාව ව්‍යුත් පාර්ශවයකට පමණක් වෝදානා ව්‍යුත් නිර්මාණ වැළඳුණු බැවින්, බලාපොරොත්තු වූත් මහජනත්වයෙන් ව්‍යෙර්දිය ව්‍යුත් නොවේ.

මේ ව්‍යාපාට ජාතික අන්තර්ජාතික විනිශ්චරුවන්ගෙන් සඳහුම් ලත් දෙමුවුන් අධිකරණයක්, තව දුරටත් පරිස්ථිති සඳහා නිර්දේශ කර ඇත. දැක ගෙන්නාවක් නිස්සේ මානුෂීය අයිතිවාසිකම් කිහිපිම් පරිස්ථිතාවල නිබූ දුම්තා හේතුවෙන්, දේශීය පමණක් යාන්ත්‍රණය විශ්වාසීයයෝග තැබීම පිළිබඳ ප්‍රශ්නයෝගී මිදිය නොහැකි බවයි. මෙම ගෝපනාව ජාතිකවාදීන් ප්‍රතිකෙළුප කළේ, අන්තර්ජාතික මැදිහත් වීම රටේ ස්වේච්ඡාවයට අනියෝගයක් බව පවසුමිනි.

5 Francesco Mancin and Gianluca Rubagotti, May 2015: Balancing Act: Sri Lanka enters a complex new era. I

<https://theglowlalobservatory.org./2015/05/sri-lanka-sirisena-tamil-tigers/>

6 Asoka Bandarage: Change in Sri Lanka, Huffington post June 09, 2015  
[http://www.huffington post.com/asoka-bandarage/regime-change-in-sri-lanka-b-7022268.html](http://www.huffingtonpost.com/asoka-bandarage/regime-change-in-sri-lanka-b-7022268.html)

7 See the fuu report on <http://www.Slgndrian.org/wp-content/uploads/2015/09/UNHRC-report-on-sri-lanka 2015pdf>

2018/07/09/HRC 10  
8 OHCR Report, p. 6

දැක දෙකකට අධික කාලයක් පැවති යුද්ධය නිසා සීංහල සහ දෙමළ ජාතිකයින් අතර සම්බන්ධතාව සමඟ විට උද්වේග කර තෝ විරැදුළවාදී වෙයි. දෙවන පර්විතේදෙයේ සඳහන් කර ඇති පරිදි යුද්ධයට පෙර හා යුද්ධය තීමතු පසු 2009 දී සංගිලියවට ගත් උත්සාහයන් බොහෝමයක් අසාර්ථක විය. නව රුපයක් සමග අලුත් ආරම්භයක් පිළිබඳ බලාපොරුත්තු ඉහළ ගොස් ඇත.

2

10

2005

## මාධ්‍ය සේවකෝ මැත කාලීන ප්‍රවත්තා

සිට 2015 මුද්‍රේ කාලය දක්වා පැවති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සාපුරුව, රජය විසින් පාලනය කළ අතර දේශපාලනය පිළිබඳ විවේචන හෝ සාකච්ඡා සඳහා ඉඩ තැබුවේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි. රාජ්‍ය මාධ්‍ය දකිනු ලැබුවේ මහජන මතය හැඩැගැස්වීමේ ගාහ්තුණායක් ලෙසය. පවතින බොහෝමයක් මාධ්‍ය ආයතන තාක්ෂණික වශයෙන් පොදුගැලීක වුවත්, තොරතුරු අමාත්‍යාංශය කිසිදු නිරිමය සාධාරණීකරණයකින් තොරව,<sup>9</sup> ඔවුන්ගේ බලපත්‍ර ලබා දීම (සමහර විට අවලංගු කිරීම) කළේය. විම නිසා පොදුගැලීක මාධ්‍යවලට අමාත්‍යාංශයෙන් හොඳ නිත මත යැපීමට සිදුවූ අතර ඕවන් ඒ නිසා අමාත්‍යාංශය සමග ගැටුම් ඇතිකර ගත්තේ නැත. (මාධ්‍ය ප්‍රතිසංස්කරණ කාර්යාලය: 2016:60) ලේකයේ සියලුම මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාලික දුරක්ෂකවල ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස ඉතාමත්ම අල්ප රටක් ලෙස දැක ගණනාවක් සඳහන් විය. වෘතිසා ජනමාධ්‍යවේදීන් සහ කර්තාවරුන් තුළ නොවන තහනම් මාත්‍යකා ගණයට වැටෙන දූෂණ සහ මානුෂීය අයිතිවාසිකම් උර්ලංකණය වැනි මාත්‍යකා වාර්තා කිරීමෙන් හැකිතාක් වැළඳී සිටියේය. (නඩුරාජන: 2012: බිස්ට්‍රානි 2009: 6)

යුද්ධයේ අන්තර් කාලයේ දී දේශීය හා විදේශීය වාර්තාකරුවන්ට ද වික්සන් පාලින්ගේ නියෝජිතයීන්ට ද උතුරු යුද බ්‍රිත්‍ය වෙත ගාමට ඉඩ බ්‍රිත්‍ය නොදුන් අතර සියලුම දුරකථන සහ ගණනාවකට විසන්ධී කර නිඛුණි. රජය විසින් මෙම ත්‍රියාමාර්ග සහ අනෙකුත් ත්‍රියාමාර්ග සහ ප්‍රතිසංස්කරණ (LTTE) විරෝධ අන්තර් සටන සැරුවුයේය. (නඩුරාජන: 2012: බිස්ට්‍රානි 2009: 8)

එම්හිසා 2015 සිදුවූ රජයන් වෙනස්වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස මෙන්ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ප්‍රධාන වෙයි. අද වන විට ජනමාධ්‍යවේදීන්ට නිදහයේ දූෂණ ගැන පර්ශ්වා, රජයක් අපොහොසන් විම යන බලය අයුතු වෙස පාව්චිව කිරීම සහ විවෘතව මත හේදයට තුළ දෙන කරුණු ගැන විවාද කළ භැංක.

පැවති රජය ප්‍රත්‍රි ලෙස සම්බන්ධයෙන් කියන දූෂණ සහ මිනිමැරැම් ගැන විවේචනයට ලක්වේය. ජන මාධ්‍ය ද ප්‍රත්‍රි පරාසයක් තුළ සංවේදී මාත්‍යකා වන ඉඩම් නැවත ලබාදීම, OISL වාර්තාවේ සොයාගැනීම්, දේශපාලන සිරකරුවන්ගේ ඉර්ණම සහ අනුරූපන් වුවන් ගැන කානු කරයි.

සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්න ශ්‍රී ලංකාව පිළිබඳ OISL වාර්තාව පිට කිරීමට පෙර උර්ධ්වීගකර වුවත්, පසුව මාධ්‍ය මගින්, වේවා සාකච්ඡා කිරීම ප්‍රමාණුව්මකට ඉහළ ගෞස් ඇත.

පසුගිය අවුරුදු 10 තුළ විරෝද්‍යා මත දුරන ලංකා ඊ නිවිස්, වැමිල් නොරි, ශ්‍රී ලංකා මිරුර, කොලොම්බා වෙළුග්‍රාම වැනි වෙති අවිවි කිසිදු නිරිමය පදනමකින් තොරව නිරිපතා අවිතර කරනු ලැබේය. මේවා පසුපස ඇති දේශපාලන පසුබිම පැහැදිලි වුවත්

ରତ୍ୟ ପାଇସ୍ତୁରେ ତମନ୍ ରିଠ କାମିକଣ୍ଠର ଜୀବି ବେଳି. (ମାଦିନା ପ୍ରତିକଂଶ୍କରଣ ପିଲିବିଲ କାର୍ଯ୍ୟାଲୟ 2016: 44-45)

କେଣେ ନାହିଁ 2015 ପରିବାରିରୁ ମାତ୍ରରେ ଅନ୍ଧାର ନାହିଁ ଏବଂ ରତ୍ନରେ ଲୋକଙ୍କ ମାଦିନ ପ୍ରତିବନ୍ଦିତ ପରିବାରରୁ ଦକ୍ଷିଣାମୁଖୀ ଜିହ୍ଵାରେ ଉପରେ ଆବଶ୍ୟକ ହେବାର ପରିମାଣରେ ବିଚାରିବାକୁ ପରିଚାରିତ କରିଛି।

ශ්‍රී ලංකාවේ මාධ්‍ය තිදුළප මහජනතාව දැකින්නේ අලුතින්  
ලැබුණු මාධ්‍ය තිදුළප, ජනමාධ්‍යවේදීන්ට වගකීමෙන් භාවිත කළ  
හැකි ද යන්නයි. සමහර මූලාශ්‍ර ජනමාධ්‍යවේදීන් මෙන්ම  
දේශපාලනයෙන් ද විවේචනය කරන්නේ වේවායේ උදෑවේගකර  
ආවරණය, වෘත්තීය තත්ත්වයක් තොමැති මූලාශ්‍ර භාවිතය සහ  
විෂ්වාස කළ නොහැකි පර්යේෂණ සහ තිරවද්‍යතාවය ගැනයි.  
(මාධ්‍ය පත්‍රිකාවනු පිළිබඳ කුරුයාවය 2016: 30)

විවේචනවලට ප්‍රතිච්‍රායක් ලෙස ජාත්‍යධිපතිවරයා නැවත ප්‍රවත්තාත්මක මණ්ඩලය පහා ගන්වන ලදී. වියට දැඩුවම් කිරීමේ බලය ඇති අතර නිර්ක්ෂණය කිරීම් හා පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ද භාවිත වේයි. මෙම පියවර ප්‍රවත්තාත්මක ආයතන සහ මහරජනතාව ප්‍රස්ථාන කොට සඳලකුවේ ප්‍රවත්තාත්මක මණ්ඩලය විසුරුවා නැරම්, නව රජයේ (UPFA නි) විස් ජන්ද පොරුන්දුවක් වූ බැවිති. ශ්‍රී ලංකා ප්‍රවත්තාත්මක ආයතනය වැනි මාධ්‍ය ආයතන වෙත, ශ්‍රී ලංකා ප්‍රවත්තාත්මක පැමිණිලි කොමිෂම වැනි ස්වයං තියාමන යාන්ත්‍රණවල ගක්තිය වැඩි කරන ලෙස පිළිනය විළුල වී ඇත. ශ්‍රී ලංකා ප්‍රවත්තාත්මක පැමිණිලි කොමිෂම ප්‍රස්ථානය අවුරුදු 1012 තුළ පැමිණිලි 1000 ට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇත.

දැඟකයක කාලයක් පාලුමේන්තුව තුළ රුධූතු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පහත [RTI], විස්සත් පාතික පෙරමුණු රුපයේ තවත් ප්‍රවාරක පොරෝන්දුවක් වෙයි. නැවත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පහත [RTI], 2016 මාර්තු මස පාලුමේන්තුවට ඉදිරිපත් කළ වේ, මාධ්‍ය මගින්ම වෘයර සහාය කළ තොහැකි විවේචන විශ්ලේෂණ විය<sup>10</sup> කෙසේ නුම් තොරතුරු 2016 අගෝස්තු මස පාලුමේන්තුව විම පහත අනුමත කළේය. ජනමධ්‍යවිධින් විම අවස්ථාව සැමරුවෙන්, විය වූයාත්මක හිරිම පහසු නොවන්නේ ඩැනුලා සම්පත්, දැනුම, පුහුණුව හා දේශපාලන කැමැත්ත තිබිය යුතු බැවිති. බොහෝ ජනමධ්‍යවිධින්ට විම වහසුරු සහ තත්ත්වය ගැන දැනුම්තා නැත. මේ අතර පාලන තත්ත්වය ද විම පහත ගැන ගෙවීම් ගැනීමට හා තිසි පරිදි ක්‍රියාත්මක හිරිමට ද පුහුණු කළ යුතුය. තවත් ගැටුවක් වනුයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවර්ධනය හා සම්බන්ධ රෙගුලාසි පාරාන්ධි වෙයි. මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර නොමැති හිර්ණ්‍යයක සිස්සේ බලපත්‍ර තිකුත් කරයි. 1991 සිය ආයතන 41 ක් ගුවන් විදුල් ප්‍රවාර සඳහා සහනා කළ තොහැකි කාරණා මත බලපත්‍ර බ්‍රඛෙන ඇත. (මාධ්‍ය ප්‍රතිස්කරණය සඳහා කාර්යාලය 2016: 32) මාධ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ද වගකීම අමාත්‍යාංශය දරන අතර විය රාජ්‍ය මාධ්‍ය වන ශ්‍රී ලංකා ගුවන් විදුල් සංස්ථාව [SLBC] හා ශ්‍රී ලංකා රෘපවාහිනී සංස්ථාව [SLRC] ද පාලනය කරයි. නම්ත් තියාමන ලේඛනයක්

නැති තැන, මාධ්‍ය දියුණුව පිහික සංක්ලේපයක් ද නැති අතර මහජන අවකාශය වැඩි වශයෙන් රුපය පාලනය කරයි.

ମାଦିନ ଆୟତନ କିଂହଳ ଖା ଦେଲେଲ ଖାତାବର୍ତ୍ତିନ୍ ଖା ଦୃଶ୍ୟରେ ମାଦିନ  
କ୍ଷିଯକରିବିଲେବିନ୍ଦିଗେନ୍ ଦ ବେଳେ ପଲତିଦି. ହୋଇଥିବା ହେବୁ ମତ କିଂହଳ  
ପ୍ରଲଭିତ୍ତିବିଲେଲି କ୍ଷିଯକରିବିଲେବିନ୍ ନାହିଁ. ଶିଲାହାରୀଙ୍କ ମେ  
ରନକ୍ଷେପିତ୍ତ ଦେଖ ଅତର ତୋରାନ୍ତର ଭୁଲିମାର୍ଗେ ଅଭିମ ବେଦି.

සාමාන්‍යයෙන් ගතහැරු දිවයිනේ මාධ්‍ය උපක්‍රම දෙකට ඇදා ඇත. වී සිංහල භා දෙමළ වශයෙනි. දැක ගණනාවක පාවති යුද්ධීය ජනකාටස් බෙදා ඇති අතර මාධ්‍ය දෙපැත්තකට තල්ලකරු ඇත. ලංකාවේ ආන්ත්‍රික සහ දෙමළ කොට්ඨාස මාධ්‍ය ප්‍රවාරණයට යොදා ගත් අතර, කොරතුරු නිදහස් ගෙවාගෙන කාම වැඩැක්වීමට තිස්සන උපක්‍රම භාවිත කළහ. යුද්ධීය නිල වී ඇත්ත දෙකාටස්ම තම ජනකාටස්වලට අයෝ වේිතිනාසින දේ සහ වෙනත් දේශපාලනික මත නියෝජනය කරයි. මෙම විශ්වේෂණයේ වික් අරමුණක් වූයේ සංඛ්‍යාව පිළිබඳ මහජන අදහස්වල කොපමණ වෙනස්කම් ඇත්දැයි පරීක්ෂා කිරීමයි. 2015 මුද් භාගයේ දී හි ලංකාවේ මාධ්‍ය සංඛ්‍යාව, අදාළ ඉඩි නැවත බවාදීම, දේශපාලන සිරකරුවන්ගේ ඉරුණම, ගෙවිරු ප්‍රශ්නය, උතුරේ සිරින යුධ භමුදා ප්‍රතික්ෂාවිධානය, සරණ්‍යගතියන්ගේ නැවත පාලිත්ත්ම සහ පවුල්වලට වන්දි ගෙවීම වැනි දේ වාර්තා තීර්මට මැරි විය. බලාපාරුත්තු වූණ වික්සන් ජාතින්ගේ මානව හිමිකම් පරීක්ෂණ වාර්තාව මාධ්‍ය අවරණ කෙරෙහි පායනක බලපෑමක් ඇති කළේ, පසුගිය වසරේ සොයාගත් මානව හිමිකම් කඩිත්ත්ම තවදුරටත් තත්ත්වය උතුස්සම් කරාවියැයි ජනමාධ්‍යවේදින් මෙන්ම දේශපාලනයැයින් ද සිතු බැවිති. නමුත් බොහෝ සොයින් සමඟ වාර්තා තීසා ව්‍ය දියට හේතුවේ නැති බව පෙන්වම් සංඛ්‍යාව ඇත් මහජනය තර්ක කරන මානසාවක් බවට, මීම වාර්තාව 2016 මික්නොම්බර් පළ තීර්මෙන් පසුව පත්ව ඇත.

## ලං

කුමවේදය සහ ව්‍යායාමයේ අරමුණු  
පනමාධ්‍යවේදින්ගේ හැකියාවන්  
වර්ධනය පිණිස අන්තර්ගතය  
විශ්ලේෂණය කිරීම.

තකදී සිදුවුණු රජයන් වෙනස් වීමත්, සංඛ්‍යාවට දී තිබෙන මූලිකත්වයන් නිසා MiCT සංඛ්‍යාව මානකාව පනමාධ්‍ය පුහුණු වැඩසටහනක් වන “ද කැටමරාන්” - The Catamaran - යටතේ තෝරාගත්තා ලදී. හැකියාවන් වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රත්‍යුම් අවස්ථා සංස්කරණ ඉගෙන්වීම් සහ ශ්‍රී ලංකාවේ පනමාධ්‍යවේදින්ගේ ලිපි “ද කැටමරාන්” (TheCatamaran.org) යන වෙබ් අඩවියේ පළ කිරීම ද අයන් වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂඩ (PCCSL) හා යාපනයේ මාධ්‍ය පර්යේෂණ සහ පුහුණු කේන්ද්‍රය (MRTC) මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවේ වෙති.

ශ්‍රී ලංකාවේ පුවත්පත් සංඛ්‍යාව වත්මන් කාලයේ වාර්තා කරන අන්දම පරීක්ෂා කිරීම, ව්‍යාපෘතියේ පළමු අදියරට අයන් විය. සිංහල සහ දෙමළ අතුරෙන් සහ උතුරේ පනමාධ්‍යවේදින් 18 කින් යුත් කන්ඩායමක් 2016 පෙබරවාරි මස විම මානකාවට අදාළ ආවරණවල වපසරිය සහ ස්වභාවය පරීක්ෂා කිරීමට වික් විය. මෙම විශ්ලේෂණයේ ප්‍රතිච්‍රිත අත්‍ය ඇත් වාර්තාවේ පුදාන විෂයයි. (5 වන පර්විලේදය බලන්න) තෝරාමේ සහ පණිවිඩ තිෂ්පාදනයන් එවා දේශීය මාධ්‍ය මගින් ලබා දෙන්නේ කෙසේ ද යන්නන් පිළිබඳව පනමාධ්‍යවේදින්ගේ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම ව්‍යායාමයේ අරමුණු විය. පනමාධ්‍යවේදින්ගේ විශ්ලේෂණ නිපුණතා වැඩිදියුණු කර ඔවුන්ගේ සංඛ්‍යාව පිළිබඳ වැඩවල දී විම පත්‍රිවිඩ වඩාත් තීක්ෂණව සිතා භාවිත කිරීම ද මෙම ව්‍යායාමයේ තවත් අරමුණක් විය.

2016 මුළු පනමාධ්‍යවේදින් අන්තර්ගතය විශ්ලේෂණ කුමවේදය ගැන දැනුවත් වීම සඳහා පුහුණු සැසියකට කොළඹ දී සහනාගි විය. අස්ථරීගන විශ්ලේෂණයේ පුදාන ප්‍රශ්න සහ කාණ්ඩා තෝරාමේ කර වැඩ කරන කන්ඩායමවල ඔවුන් පරීක්ෂණයකට ලක් කෙරීමි. පර්යේෂණ කරන මානකාව සම්බන්ධයෙන් තර්ක කිරීම ඇති කිරීමට සහ සාකච්ඡාවල උන්නතිය ලබා ගැනීම සඳහා පනමාධ්‍යවේදින් විශ්ලේෂණ කියවලිය තුළ යුගල ලෙස කියා කළහ. නියමාකාර ලෙස ව්‍යායාමය කියාත්මක කරමින් නැම යුගලයක්ම 2016 පෙබරවාරි මස පළවුණු වික පුවත්පතනක් පරීක්ෂා කොට<sup>11</sup> සංඛ්‍යාව අදාළ ව්‍යායාම අස්ථරීගන නියදියක් සම්පාදනය කළේය.<sup>12</sup> ඒ පහත සඳහන් ප්‍රකාශනවලදී.

11 More precisely, each pair of journalists was asked to select the 30 most relevant articles about reconciliation from all articalaes published by a newspaper that month. Relevance was defined by the centrality, prominence and length of an article.

12 The research process included brainstorming on current reconciliation issues which resulted in the following list of topics rule of law, the fate of missing persons and their families, the truth commission, the Hybrid Court (composition, procedure, role of international observers), devolution of power, the UN report, poroperty restitution/resettlement reperations/compensations, political prisoners,north vs,south(federation. peaceful coexstence),protection of minorities, the national anthem NGOs and constitutional reform

## සිංහල

- මවුධිම (ද ස්ට්‍රේන්ඩ් නිවිස් පේපර්ස්/පොදුගලිකව පළකරන)
- දිගම්තා (ලංකාවේ සීමාසහිත වික්සන් ප්‍රවෘත්ති පත්‍ර සමාගම /රජය පාලනය කරන)
- සිල්ම්තා (ලංකාවේ සීමාසහිත වික්සන් ප්‍රවෘත්ති පත්‍ර සමාගම /රජය පාලනය කරන)
- දිවයින (උපාල ප්‍රවෘත්ති පත්‍ර සමාගම /පොදුගලික)
- ලංකාදීප (විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගම /පොදුගලික)

- පෙබරවාරි 4 නිදහස් දිනය දා ජාතික ගිය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කිරීම.
- වික්සන් ජාතින්ගේ මානව තීමිකම් මහ කොමිසාරිස් සේද් බින් රාද් අල් තුසේන් ලංකාවට පැමිණීම.
- රෙරිනෝෂ්ල්ස් කුරේ උතුරු පළාත් ආන්ඩ්කාරය ලෙස පත් වීම.
- ව්‍යවස්ථා සංශෝධනය

පහත සඳහන් පරිවිශේදයෙහි විශ්වේෂණයට අදාළ වඩා විදුගත් සොයා ගැනීම් සඳහන් වී ඇත.

## දෙමළ

- තිනකුරල් (තිනකුරල් පධිලිසේෂන්ස්/පොදුගලික)
- තිනකරන් (රජයෙන් පාලනය කරන ඇසේසියෙට්ස් නිවිස් පේපර්ස් ඔහ් සිලෝන් පල කරන)
- උදුයන් (උදුයන් ගාර් ඔර් නිවිස් පේපර්ස්/පොදුගලික)
- විරක්සරී වික්සප්ස් නිවිස් පේපර්ස්/පොදුගලික)

මෙම ප්‍රවෘත්තන් නියුතිය තොරාගනු ලැබූවේ භාජා දෙකෙහිම ජනප්‍රියත්වය සලකන ගමන් වීම රහ කොට්ඨාසවල ප්‍රධාන දේශපාලකයන් නියෝගනය වන පරිදිය. අන්තර්ගතය විශ්වේෂණයේ දී ජනමාධ්‍යවේදීන්ට පහත සඳහන් කාණ්ඩ පරිජාත කිරීමට අසන ලදී.<sup>13</sup>

පරිජාත අදාළ ප්‍රවෘත්තනෙහි සංහිදියාවට අදාළ මාතෘකා ස්ථානගත කිරීම හා සාමාන්‍ය අදාළ බව (ප්‍රවෘත්තනෙන් මොන මාතෘකා ආවරණය කර ඇදේ? නිතරම කතා කරන ප්‍රධාන මාතෘකා නියුතිවා ද? නැත්තේ මොන මාතෘකා ද?)

කවිකයින් (ප්‍රධාන කවිකයින් කවුරුදේ? ඉදානිට හෝ කොහොත්ම සඳහන් කළ හැක්සේ කවුරුදේ?)

අලංකුරුක්තිය /විධිය (රෑප තොරාගැනීම හා ස්ථානගත කිරීම. සිරස්තල විලාසිතාව හා භාජාව, යොලුකිරීම)

පත්‍රවිධි /අර්ථ තිරසපත් (වික් වික් ප්‍රවෘත්තනෙහි ප්‍රධාන පහදා දැමීම් ස්වර්ශපය)

මෙම විශ්වේෂණය ජනවර්ග දෙකෙහිම ප්‍රවෘත්තන්වල වෙනත් දේශපාලන අදහස් ඉදිරිපත් කිරීමේ තුමය, මාතෘකා හා කවිකයින් තොරා ගැනීම සහ දේශපාලන පත්‍රවිධි බෙදාහැරීම හඳුනා ගැනීම අරුමුණු විය. 2016 පෙබරවාරි පහත සඳහන් සංහිදියාවට අදාළ ඉසට වීම නිර්ජාතයට අදාළ ප්‍රවෘත්තන් ආවරණය කරන ලදී.

13 The methodological approach and content analysis training for journalists was headed by Prof. Michel Meyen, Department fo communications studies and media research of the Ludwig Maximilian University in Munich and supported by Anke Fiedler [...] and Anja Wollenberg (MiCT) Deepanjalie Abeywardana and Lydia Gitanjalie Thiagarajah from the Verite Research institute in Colombo supported the journalists in the course of the analysis and in drafting the final report at hand.

14

2015

පෙබරවාරියේ ප්‍රවත්පත් විශ්ලේෂණයේ දී විම ප්‍රවත්පත් සංඝිදියාව සම්බන්ධ ඉකළේ ආචාර්ය කළ අයුරු පිළිබඳ කාරායයි. සංඝිදියාවට අදාළ පහත සඳහන් ඉස්වී, 2016 පෙබරවාරි මස තීර්ණ්‍යාය කළ ප්‍රවත්පත්වලින් අනාචාර්ය කෙරීණි.<sup>14</sup>

- පෙබරවාරි 4 නිදහස් දිනය දා, සිංහලෙන් නා දෙමළපෙන් පාතික ගිය ගායනා තීරීම.
- වික්සන් ජාතියෙන් මානව තීම්කම් කොමසාරස් සේද් රාද් අල් නුසේන් ශ්‍රී ලංකාවට පැමිණිම.
- ඉන්දිය විදේශ කටයුතු ඇමතින් සූත්‍රමා ස්වරාපීගේ පැමිණිම.
- උතුරු පළාත් අන්ත්‍රිකාරවරයා ලෙස රෙපිනෝල්ඩ් කුරේ පත් තීරීම.
- ව්‍යවස්ථා සංශෝධන.

ප්‍රමාණ්‍යත්මකව ගත් කළ, සාමාන්‍යයෙන් සිංහල සහ දෙමළ ප්‍රවත්පත්වල සංඝිදියාව පිළිබඳ ආචාර්ය ඉහළ අගයක් ගත්තේය. මේ සම්බන්ධ සිංහල මාධ්‍යයෙන් උපි 400කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගත් අතර දෙමළ නියැදියේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් විය. මෙමත් දෙපාර්ශ්වයේම මාත්‍රකාවට අදාළ වට්‍යාකම දක්වයි. සංඝිදියාව, දෙමළ ප්‍රතිඵලයේ මාත්‍රකා අතර ප්‍රධාන තැහැක් සාමාන්‍යයෙන් ගෙන තීඩූ අතර, සිංහල මාධ්‍යයේ සංඝිදියාව පිළිබඳ පුලුල් ආචාර්ය නහු ප්‍රවත්තාවයි ලෙස දැකිය හැකිය. නාජා දෙකට අයක් ව්‍යවත්, සිංහල සහ දෙමළ ප්‍රවත්පත් මාත්‍රකා තොරු ගැනීමේදී පුද්‍රමාත්‍රකාර සමානකමක් දැක්වේය. දෙපාර්ශ්වයේම ප්‍රකාශන, නාජා දෙකෙන්ම පාතික ගිය, තිදහස් දින ගායනා තීරීමට සහ වික්සන් ජාතියෙන් මානව තීම්කම් කොමසාරස් සේද් රාද් අල් නුසේන්ගේ පැමිණිමට පුලුල් ආචාර්යක් ලබා දී තිබේනි. නියැදියාව අදාළ ප්‍රවත්පත්වල මෙම ඉස්වී සඳහා දී තිබූණු පුලුල් ආචාර්ය දෙපාර්තමේනු නා නාජා පේදයෙන් තොරව පරාවර්තනය කරයි. සිංහල සහ දෙමළ මාධ්‍යවල මෙම වික් සමාන උත්ත්වලිව, පොදු සාකච්ඡාවයි සඳහා මග පාදුයි.

ඉන්දිය විදේශ කටයුතු ඇමතිනියගේ පැමිණිම සහ රෙපිනෝල්ඩ් කුලේගේ පන්වීම වැනි මාත්‍රකා සම්බන්ධයෙන් සමාන නොවන ව්‍යෙනත් වෙනස් මට්ටමේ ආචාර්ය, සියලු ප්‍රවත්පත් ලබා දී තිබේනි. කෙසේ භමුත් විසින් ප්‍රවත්පතක් විම ඉස්වී නොසැලකා හැර නොතිබේනි. රුපය විසින් පවත්වාගෙන යනු ලබන සිංහලිය සහ දිනමිනා ප්‍රවත්පත් ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා නොකළ බැවින් විය ඉස්වීමෙනු වී පෙනීතු අතර දෙමළ ප්‍රවත්පත් විය සංඝිදියාව සම්බන්ධයෙන් ප්‍රධානකාට සලකා පුලුල් ව සාකච්ඡා කර තිබේනි.වෙනත් අපුරුණීන් නිවහෙයා, බලය

14 බුමැවිද ව්‍යුහම් සහ ප්‍රවත්පත් විශ්ලේෂණ ප්‍රහුණුව පතනමාධ්‍යවේදීන් සඳහා මොවාරාය මැසිකුල් මෙයෙන්ගේ ප්‍රධානත්වයෙන් සන්නිවේදන අධ්‍යාය හා මාධ්‍ය පර්යේත්‍රා දෙපාර්තමේන්තුව, ප්‍රීටින් මැසිසිම්ඩූල් විශ්වවේදනය, මියුරින් සහ අන්තර් පිළිල සහ අන්තර් ව්‍යුහන්වේර (MICT) ආධාර ඇතිව සිද්ධකරන ලදී. අවසන් ව්‍යුහන් කෙටුම්පත් තීරීමට සහ විශ්ලේෂණය සඳහා ටේරෝ පාරෝන්ජ්‍යායනයන්ගේ දෙපාර්තමේන්තු ඇව්‍යේඛන තීරීම් පතනමාධ්‍යවේදීන්ට දැයක්නා එකාංජල් දෙමළ ප්‍රවත්පත් විශ්ලේෂණයට සහ අවසන් වාර්තාව සාකච්ඡාමට සහාය වූවාය.

ଦେବୁ ହାରୀମ ପତିକ୍ଷିବଳ ପଞ୍ଜନ୍ୟ ସନ ଯେବିରଲ୍ବୁଦ୍ୟ ରତ୍ନେ  
ପ୍ରତିବନ୍ଦିତ ପତିକ୍ଷିବଳ ସଂକିଳିତ ପତିକ୍ଷିବଳ ଶିଖାଦ୍ୟେ ଅଭିନ୍ୟ ହୋଇ ଆତର,  
ଡେମଲ ପ୍ରତିବନ୍ଦିତ ପତିକ୍ଷିବଳ ସଂକିଳିତ କ୍ରିୟାବ୍ଲାମଣେ ଅଭିନ୍ୟ ହୋଇ  
ମେଲ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

ජාතිකවාදී දිවයින ප්‍රවිත්පත සහ රජයෙන් පළ කරන දිනම්ති  
සහ සිල්මුන් ප්‍රවිත්පත් අතර විරැද්ධි දේශපාලන මත හඳුනා ගත  
හැකි විය. පසුව සඳහන් කළ ප්‍රවිත්පත්, සංඝිදියාවට අදාළ  
සිදුවේම් සාමාජික සහ විකුණුකමට ප්‍රගතිස්ථාපිත පියවරක් ලෙස  
සැලකවාද, ජාතිකවාදී ප්‍රවිත්පතක් වන දිවයින ජ්‍යෙෂ්ඨ ශ්‍රී  
ලංකාවේ ස්වේච්ඡනාවයට සහ ව්‍යක්ෂන් බවට අවබ්‍රහම් ඇති බව  
අනාවරණය කළේ ය. වී අනුව තීදුනස් දිනය ට්‍රඟලා භාෂා දෙකෙන්ම  
ජාතික ගිය ගායනා කිරීම, වෙන්සීම සඳහා පියවරක් ලෙස  
සඳහන් කෙරේතු අතර, රජයේ මාධ්‍ය එය ශ්‍රී ලංකාවේ සාමාජික සහ  
ව්‍යක්ෂන් බව ගෙන්ටිලට් කරන සංඝිදියාව සඳහා සංඝූවක් බව  
පැවසුවේය. ව්‍යෙශ්‍යම දිවයින ව්‍යක්ෂන් ජාතින්ගේ මානව හිමිකම්  
කොම්සාරියේ සේද් රාජ් අල් ප්‍රාසේන්ගේ පැමිණීම සහ OISL  
වාර්තාව, ශ්‍රී ලංකාවේ බිලදුලනය දෙමළ අනිලාජනයේ වෙත  
නැවුරු කිරීමට බවතිර විසින් කරන අයුක්රීසනය මැදිහත්වීමක්  
ලෙස සිවේය. මේ අතර රාජ්‍ය මාධ්‍ය, කොම්සාරියේගේ පැමිණීම ශ්‍රී  
ලංකාවට අන්තර්ජාතික ප්‍රජාව සමඟ සබඳකම් අශ්‍රුත් කර  
ගැනීමේ සටහෝවක් ලෙස උපවේය.

සුත් වෙනසක්ම් නැරඹෙනුවිට, දෙමළ පුවත්පත්වල අර්ථ දැක්වීම්වල විශාල වෙනසක්ම් තොටීය. දේශපාලන පණිවිධ ගත් කළ දෙමළ පුවත්පත්, රජයේ පුවත්පත්වල දහාත්මක තක්සේරුව සමඟ සිටුමුත් ව්‍යුත් උත්සාහයන් ප්‍රමාණවත් තොටන බව සඳහන් කළේය. තිනකුරු සහ උදයන් පුවත්පත් ජාතික ගිය දෙමළපෙන් ගායනා කිරීම උදාහරණයක් ලෙස සැලඝ අතර විය මිට වඩා දහෙන දෙයක් ලෙස විසංස්ක කළ යුතු බව සඳහන් කළේය. මේ ආකාරයෙන් පණිවිධ දෙකේ රටාව අනුව යමින්, මහකොමිෂන්සක් පැමිණිම ගෙන විශාල බ්ලාපොරොත්තු ඇති කළ නමුත් පසුව දෙමළ ඉරුදුම් පැහැදිවු තොගත් නිසා කළයිරීම් පළ කළේය.

මෙම සොයාගැනීම් අනුව, රජය පල කරන සිංහල ප්‍රවත්පත් සහ ජාතිකවාදී ප්‍රවත්පත් අතර වෙනස්කම්, දෙමළ සහ සිංහල මාධ්‍ය අතර වෙනස්කම්වලට වඩා විශාල විය. නමුත් මෙම තත්ත්වය කරිකයන් තෝරා ගැනීමේදී ප්‍රවත්පත්වල පැවති නොවිය. රජය පල කරන සිංහල ප්‍රවත්පත් දෙමළ ජාතික සභාධිතයායේ නියෝජිතයන් තුළා දැක්වීමෙන් වැළැක සිටි අතර, ඔවුන් දෙමළ ප්‍රවත්පත්වල කරිකයන් විය.

4.1

සිංහල පුවත්පත්වල මාතංකා තෝරා ගැනීම

තේරුගන් ප්‍රවිත්පත් හතර වන, දිනමිනු සහ සිලුමිනු (රාජ්‍ය ප්‍රවිත්පත්) මවුධීම (වැඩිලොසිකි ප්‍රවිත්පත) දිවයින (ජාතිකාලී ප්‍රවිත්පත) සහ රංකාදීප (රංකාවේ වැසියෙන්ම තියුවන

පෙබරවාරි මස දී සංගිනියාවට අදාළ මානවකා ගණනාවක් ගෙන අවධානය ගොමු කළේය. මේවා අතර නිදහස් දිනය දා රාතික ගිය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා තීරම, වික්සන් ජාතියන් මානව පිළිකම් කොමිෂන් වේද් රාද් අල් තුළෙන්ගේ පැමිණීම, ශ්‍රී ලංකාව පිළිබඳ OISL වාර්තාව, ඉන්දිය විදේශ කටයුතු ඇමතිය සූත්‍රම්කා ස්වරාත්ගේ පැමිණීම, එන වාර්තික ගැටුවලට සහ බලය බෙදා හැරමට තීබුණු ඉන්දියාවේ සම්බන්ධය සහ සංවේදිතාවය මත ඉතා වැදගත් විය. ජනවාරියේ ගැටුව විසඳුම සම්බන්ධයෙන් තිල්කාඩාවේ බලපෑම හා අතිනයේ ජනවාරියේ ගැටුවට විසඳුමේ කාර්යයට ඉන්ද ලංකා තීබුණු යරා උරුදීම පිකා ඉත්දියාවේ බලපෑම ප්‍රධාන ගෙය දක්නේ නටු ප්‍රථම්වන. උතුරු පළුත් ආන්ත්‍රිකාර රෝපනේල්ඩ් කුලේගේ පර්වේමට ඉහත සඳහන් අනෙකුත් විෂයන් සහ සැසක්දීමේ දී බෙඳා දී තිබුණේ අඩු ආවරණයකි.

କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

මෙම අධ්‍යනයට අයත් වූ සිංහල පුවත්පත් ඉතා වැදි ප්‍රමාණයක් මෙය අනුමත කළේය. රාජ්‍ය පුවත්පත වන දිනමින් නාමවාම් විය සංඛ්‍යාකාව ඉතා තොද පිටිවහලක් ධව සඳහන් කළේය. මෙවැම “දෙමෙන් පාතික ගිය ගායනා කිරීම සංඛ්‍යාකාව තොද උඩහරණයක්” මෙය තේරුම් තොගන්තා පාතිකවාසීන් මෙම ක්‍රියාවලිය ආපස්සිට හැරුම්මට උත්සාහ කරයි. වාර්තික හේදවලින් තොරව රට ගෙඩ ගැනීමට අප දායක විය යුතුයි. (පෙරරුවර 5, මුවච්ච, ප.6) මෙවැම මෙම පියවර එකමුතුකම නාසාමය වෙනවේන් තැබූ ප්‍රධාන පියවරක් ලෙස පිහුණසා කළේය.

කෙනේ නමුත් උරුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරාගා ජාතික තීරු ගැසීමෙන් පසුව පන්සලකට ගාම අවරණය කළේ යම්බිසි උද්ධේශකර තත්ත්වයකි. “අපි ලස්සියි බාරගත්හ සිංහල සහෝදරවරුන් දිගු කර ඇති මූලකමේ හස්තය” යනුවෙන් සිරස්තලයක් ද ගොඳා විශ්වේශ්වරන් පත්සලේ වන්දනමාන කරන අයරු පිත්තුරු ද සම්මුඛ් පළ කර තිබුණි. මෙය සංඛිදායාවට සහායක් ලෙස හඳුන්විය තැනි ව්‍යවද පිත්තුරු සහ ඩුනු වදුන අයරු පත්සලේ ගුහනාය කර තිබෙන තුමුද සහ අලංකුරුක්තික සිරස්තලයක් සම්මුඛ් විශ්වේශ්වරන් ඉතාමත් සංතෘත්වාර පත්වෙලා ගැසී ඉතු කිරීම මගින්, මෙම මුළු උද්ධේශකර තත්ත්වයක් ලබා දී තිබුණේය. මුළුම මුහු පළුදා මගින් ක්විවත්ව උපත්වල ආගමික උත්ස්වය ගෙන ද සහභාන් කළේ,

16

දැනට දෙමුපෙන් පැවත්වෙන ගායු මෙහෙයුන් බඳන අවුරුදුදේ  
සිංහලෙන් ද පැවත්වෙන බව හිත් ප්‍රධාන කොටම  
ධිනාග්‍රමකට බිලා තිබූ ඉස්වී කෙරෙහි පාතිකවාදී දිවයින  
පමණක් සාමාන්‍යකව බුලා ව්‍යෝචිතය කර තිබුණේ විය යොඩුර්ල්  
සංක්‍රෑපය උනහ්ද කිරීමක් ලෙසයි. 'ගෙසිර්ල් තුමය' බොහෝ විට  
වෙන්වීමකට පාතික ප්‍රව්‍යන්පන් සමාන කරයි. පාතික ප්‍රව්‍යන්පන්  
ශ්‍රීලංකාගේ විවේචනවල පෙන්නා දෙන්නේ ඉන්දියාවේ හාජා විභාග  
සංඛ්‍යාවක් ඇති නම්ත් පාතික ගිය ගායනා කරන්නේ වික්  
භාජාවකින් පමණක් බවයි. මවුධිම මෙය අනියෝගයට ලක්කරුම්න්  
කිය සිටියේ ඉන්දියානු පාතික ගිය සුළු රාතික හාජාවක් වන  
බෙංගාල් බඩින් ගෙන බවයි.

“ରୂପିକଳାଦ୍ୱୀନ୍ କହ ଆଗମିଲ୍ଲାଦିନ୍ ପୁରୀକ ତିର ଦେଲିଲେଖନ୍ ଗ୍ରାନ୍ଯ  
କିରିମାଠ ଶିରେତିବ ଗେନ ସିନ ତର୍କକାଯ ବିନ୍ଦୁକେଁ, ଉତ୍ତର୍ଦୟାଵେି ଖାତ୍ରା  
ଶିକୁଳ ପ୍ରମାଣୀଙ୍କେ ଅତି ନିମ୍ନତ ଶିଦ ଗ୍ରାନ୍ଯହେଁ ଲିଙ୍କ ଖାତ୍ରାଵିକିନ୍  
କିମ୍ବାଦି. ନିମ୍ନତ ଶେ ଅଧ ଅମନକ କରିଲ ତିରେତିବ ଦ୍ରୁତ ପୁରୀକ  
ଖାତ୍ରାଵିକ ବନ ବେଂଗାର୍ତ୍ତ ବିଜିନ୍ ଶିଦ ଶ୍ରୀଯ ଅତି ବାବ. ଦେଲିଲେଖନ୍ ଶିଦ  
ଗ୍ରାନ୍ଯକ କଲ୍ପାମ କିଂନଲାଦିନ୍ହେର ହାତିବିନ ଦେଇକେ ନାତ. ଶିଦ ରଥ  
ଦେଇନ୍ହେର ଦ ନାତ. ଦେଲିଲେଖନ୍ ଗ୍ରାନ୍ଯମିଳ ବିରାଜେଦ ଶିମ ସାଂକିଦିଯାବ  
ପାଲିଦ କରାଦି.” ଶିଦ ଶ୍ରୀଲେଇ. (ମଳବିମ, ପେବରିଲାର୍ 6, ପି. 6)

ලංකාදීපය දෙමළපෙන් ජාතික හිටු ගායනා කිරීම ගැන මධ්‍යස්ථානේ ස්ථාවරයක් ගන්නේය. විය විග්‍රහීවරපත්ගේ කියමනට ද අවධානය ගෙවූ කරමින්, විම පියවර සංඛ්‍යාව සඳහා දෙමළපා වැසියන්ට මූල්‍ය නොමැති නොවා ඇති නොවා යුතු වේ. විම ප්‍රවාහන ප්‍රාග්ධනය සඳහා විවෘත වූ ඇති නොවා නොවා යුතු වේ.

සමස්තයක් ලෙස සිංහල ප්‍රවත්තන් වැඩි ප්‍රමාණයක් දෙමළපු ජාතික ගීය ගායනා කිරීමට පසුව සිටිය. මෙහි ප්‍රධාන වෙනස් විම වහ්තේ දුවයින මෙම ඉස්වීවෙති ඇති බේදිමේ ප්‍රවත්තනාවය ගැන ප්‍රචාරණය කිරීමය.

වික්සන් පාතින්ගේ මානව තීමිකම් මහ කොමිසරිස් දේශීල් රාජ් අල් භයේන්ගේ පැමිණිල

සිංහල පුවත්පත් සිඹුගේ පැමිණීම ගෙන මූල්‍ය ප්‍රතිචාරයක් දැක්වේ. රාජ්‍ය පුවත්පත් සිඹුගේ පැමිණීම විශාල තෙස පිළිගත් අතර ජාතිකවාදී පුවත්පත් විය විවේචනය කළේය. නිටුප කොමිෂුරස් නවනීදුන් පිළ්ලෙයිගේ පැමිණීම හා ලබාදු ප්‍රතිචාර සහ මෙවර කොමිෂුරස්ගේ පැමිණීම ගෙන එයට තිබුණේ සමස්තයක් ලෙස තාත්ත්වික වූ අතර විය රටේ ජාතික වැඩිපිළිවෙළවාට වැඳගත් යැයි සඳහන් විය.

රාජ්‍ය මධ්‍ය වහු දිනම්ති සහ සිල්ව්‍යා දෙනාග්‍රැමක විදෙස් බිලා, විය විදෙස් සඩුදාතා සඳහා වැදගත් පිශ්චරක් ලෙස ද, මානව හිමිකම් සුරුකීමේ දියුණුවක් ලෙස ද, මේ දෙක ම රටට විදෙස් සඩුදාතා නැවත ගොඩ නැගීමේ අවස්ථා ලෙස ද නළුත්වා තිබුණි. රජයත්, රජයේ ජනාධිපති පාලනය හිසා ශ්‍රී ලංකාව දැයක ගෙන්නාවක් අන්තර්ජාතික ප්‍රජාවගේ හුදකලා වී සිටියේය. ව්‍යුත් පූජාධාම යටෙන් කොමසාරස්ගේ පැමිණිම මෙම හුදකලා මුද්‍රාවෙහි තිබුණු විය යුතුයි. එම විදෙස් සඩුදාතා වැදගත් පිශ්චරක් ලෙස ද නළුත්වා තිබුණි.

සිංහල කරුණ වාක්‍යයේ මෙයේ තියා තිබුණි. “සමහර කන්ඩාවයේ මෙම පැමිලියේ ගෙන අවයු සහගතව දැක්නවා නම් විය පැවතුණු රජයට බැරදිය යුතුයි. ඒ ව්‍යුත්ම රජයේ තියා නිසා මෙරට තුනකුලු ව්‍යුත්ම තිසියි. ඇයේ ව්‍යුත්ම වැරදි නිවැරදි ක්‍රිමල කාලය පැමිනා ඇතෙන් සමහර කන්ඩාවයේ සහ පුද්ගලයන්, රජයට ඇති ව්‍යුත්ම වුවමනාව යුද විරෝධන් හිරේ දැක්මීම, රට පාවා දීම සහ බිජිර රරවල් සමග වික්වීම යැයි පවස්ම් මූල්‍යන්නාව තොමග යැවීමට උර්සුහ දරදි. (පෙබරවාරි 14, සිංහල, ප. 6)

ජාතිකවාදී පුවත්පත් අතින් ඔහුගේ පැමිණිමලට විරෝධීයන්වය කෙරෙනි අවධානය ගෙවු කරයි. අන්තර්ජාතික යුතුත්තීය සහ සංඝිදියාව රටේ ස්වේරෝත්වයට තර්ජනයක් බව පවසයි. උච්චහරණයක් ලෙස දිවයින ජාතික නිදහස් පෙරමුණ පවත්වනු ලැබූ විරෝධාත්‍යක ජායාරූප ප්‍රකාශන ලැබේය. විය ප්‍රමුඛ ගෙස ස්ථානගත කර සිරස්තල ද පළ කළේය. ඒවා නම් “වික්සත් ජාතින්ගේ කොමසාරීස් උතුරු පළාත් ප්‍රධාන ඇමති සහ ආන්ධිකාරායා හමුවෙදි.” (දිවයින, පෙබරවාරි 8, පි. 11) සහ “වික්සත් ජාතින්ගේ මහ කොමසාරීස් දෙධිඩි පිළිවෙති.” (දිවයින, පෙබරවාරි 9, පි. 9) මෙමගින් ඔහු දෙමළ අනිප්‍රායන් කෙරෙනි නඩුවුරුවන බවත්, වෘත්තී ලංකාවේ බල තුළනය ඔවුන්ගේ පැවත්තෙම භාරුවිය නැති බවතින් ලේඛනා කරයි.

ජාතිකවාදී ප්‍රවත්පත් බොහෝ විට සංචාරය සමත ශ්‍රී ලංකාව පිළිබඳව මානුණීය අයිතිවාසිකම් පිළිබඳ මහ කොමිෂනරස් (OHCHR) යෝජනාවෙන් OISL වාර්තාව දෙමළ වුවමනාවත් සඳහා නැඹුරුවක් දක්වන දෙයක් දක්වනු ලැබේය. (දිවයින, පෙබරවාරි 5, පි. 11; දිවයින, පි. 18) වික්සන් ජනතා නිදහස් සංවිධානයේ සිටින (UPFA) ජාතිකවාදී පක්ෂ, OISL වාර්තාව උප්‍රා දක්වනු ලැබූවේ විය රැඳී ඇත්තේතර කටයුතුවලට ඇතුළු ගැසිලක් ලෙසයි. (පෙබරවාරි 8, දිවයින, පි. 1) OISL වාර්තාව බලනිර බලපෑමක් සහ විය දෙමළ සූල් ජාතික ප්‍රජාවට සහයෝගය බ්‍රහ්ම සඳහා කරනු ලැබුවක් බව ද පවසනු ලැබේය. වික් අවස්ථාවක් ගතහොත් කිරීති වර්තනකුලුබරුය තිතරම පාහේ දිවයින ප්‍රවත්පත හරහා දේශපාලනිකව ඇමරිකා වික්සන් ජනපදය, නොශ්වේ විරික් සේක්රේතාරියි සහ දෙමළ ඩියස්ක්පේරුව කෙටුවීම්පත සැකක්මට මැදිහත් වීම ගැන විවේනය කරයි. තමාගේ සතිපතා තීරුවෙහි ජාතික ආරක්ෂාව සහ ස්වේච්ඡාත්වය ගැන ධිය ඇති කරමින් OISL වාර්තාවෙන් හමුවා නිලධාරීන් 40 කගේ නම් ඇතැයි ලිවේය. (දිවයින, මැයි 24, පි. 12; දිවයින, මැයි 3, පි. 1)

ମେଉଦିତ ପ୍ରତିଶତ ଶିଳ୍ପଙ୍କ ରୁହିଙ୍କେଣେଇ ମହ କୋମସାର୍ଦ୍ଦଙ୍କେ  
ଦିନୁରେ କଂପାର୍ଟ୍‌ମେଣ୍ଟ୍ ଅଧିକାରୀ, ଦିନୁରେ ଅଧିକାରୀଙ୍କୁଲାଭଙ୍ଗକେଣେଇ ପାଲିଲେ  
କରିବ ରୁ ଏହିରେଇ ଦିନୁରେ ଅଧିକାରୀଙ୍କୁ ଦେଇ ଅନ୍ତରମ ଶିଳ୍ପଙ୍କ

ନାମ କଣ୍ଠ ପାଦିଯେନ୍ତି ସିଂହଙ୍କର ପାତିରେଣ୍ଟିଗେ ମହ କୋମସରିସ୍ ରି  
ବେଳେନ୍ତି ଆରାଦି କିନ୍ତୁ କିନ୍ତୁ କିନ୍ତୁ ମହ ଦେଲୁମାଲ ଅନ୍ତିରୁଧିନ୍ତି ଶିଖିବିଲାନାଥ  
କାଳେଁଯ. ମୁଦ୍ରିତ ଦ ରାଜା ପ୍ରତିଷ୍ଠାନି ଲେଖିବି ଶିଂହଙ୍କର ପାତିରେଣ୍ଟିଗେ ମହ  
କୋମସରିସ୍ ପାତିରେଣ୍ଟିଗେ ପାତିରେଣ୍ଟିଗେ ଗୁରୁ କାଳେଁଯ ପାତି କର ତୁମ୍ଭିରେକିବି  
ଭଲନ ଅନାଦି ଶିଳ୍ପୀ ମଦ୍ଦିନାନ୍ତିରେଣ୍ଟି ଲାଭ ଶିଖିବି ଆତି ଶିଖିବି ଦ  
କାଳେଁଯ ଫ୍ରଣ୍ଟ ବିଭ ପାତି କାଳେଁଯ.

ද්විතීය මාතරණ

සංහිතියාවට අදාළ ද්‍රීවිතියික කරගනු සහ ඉංග්‍රීස් ද පෙබරවාරි මස ප්‍රච්චිත්පත් ආවරණය කර තිබුණි. ද්‍රීවිතියික ප්‍රධාන ලෙස ව්‍යුත්වයේදී සංයෝගීය ගැහැ සඳහන් කර තිබූ අතර විය දෙමළ සුල් ජාතියට ගෞඩිර් බඩා දියුම් උත්සාහයක් ලෙස හඳුන්වා තිබුණි. සාමාන්‍ය ලෙස ගතහැන් ව්‍යුත්වයේදී ප්‍රතිසංස්කරණ සුල් ජාතියට තම අයිතින් බඩා දෙන වේදිකාවක් ලෙස කෙරෙන සාකච්ඡා සිංහල ප්‍රච්චිත්පත්වල නොතිබුණේය. විශෙෂම විව්‍යාරික ප්‍රශ්නයට විසින්ම, ඉංග්‍රීස් ප්‍රශ්නය, උතුල් හමුවන් අඩු කිරීම හෝ දෙමළ යෙදුවියන් නිදහස් කිරීම, නිර්මෘත්තායට අදාළ වූ ප්‍රච්චිත්පත්වල සඳහන් නොකළ තරමිය. වෙයින් ප්‍රච්චිත්පත්වල සංහිතියාව විව්‍යාරික කිරීමේ සිමා පෙන්නුම් කරයි.

උතුවේ නව ආණ්ඩුකාරය ලෙස රේඛනෝලොජි කුරුළේගේ පත්වීම ප්‍රවත්තන් වාර්තා කළ ද අනෙකුත් පෙබරවාරි මහ කිදුවා කිදුවීම අනුව විය අල්ප ප්‍රාණායක් ගනිදි. ව්‍යුත් ආවරණය දෙමළ ප්‍රවත්තන්වල ආවරණය හා සැසක්දීමටවත් නොහැක. රාජ්‍ය මාධ්‍ය කුරුළේ පත්වීම කිදුහන් කළේ විය සංහිදියාව සඳහා අනුබල ද්‍රවක් තෙසිනි. ඒ වෙනුවට බොහෝ කළක් සිට උතුවේ ප්‍රශ්නය විසඳුමට උත්සාහ ගන්නා සහ ඕනෑම් පැවත්තක් නොගන්නා ස්වර්චපය නිසයි. (මාධ්‍ය විශ්වෙෂණය, වෙ. ර. නො: 7) කුරු සමග සම්මුඛ සාකච්ඡාවක, දිනමිනා සිරස්තලය වූයේ “කවඩාවත්ම ජාතිවාදී තොටු මට සංහිදියාව ඇති කරන්න ප්‍රව්‍යන්.” කුරු ආණ්ඩුකාරය ලෙස පත් කළේ එවිට ව්‍යුත්. ඒ ප්‍රව්‍යක්කාර<sup>15</sup> විශාම ගැනීමෙන් පසුවයි. (මාධ්‍ය විශ්වෙෂණය, වෙ. ර. නො: 7) රාජ්‍ය මාධ්‍ය සහ මුව්චීම කුරුළේ පත්වීම<sup>16</sup> සංහිදියාව සඳහා තොඳ සංකේතයක් බව පැවත්තු අතර දිවියින විය වෙන්වීමට පාර කැළීමක් ලෙස හඳුන්වා දැන්නේය.

4.2

සිංහල පුවත්පත්වල කළීකයින් තෝරා  
ගැනීම

ମାତଙ୍କାବିର ଅଲ୍ଲାଳ କରିବାକିନେ ତୋରୁ ଗେହିମ ପ୍ରଵତ୍ତପତ୍ତ ହରଙ୍କ  
ଶକମ ଜୀବରପଦୟକୁ ଘର୍ତ୍ତ ଦ ପ୍ରବତ୍ତପନେତି ଦେଇପାରନ କବିଳାନ୍ତା ମନ

ଭାବୁନ୍ତ ବେଳନ୍ତ ଆକୁରାଯେନ୍ ପିଲିଛି କରନ୍ତୁ ଲାଦ୍ଦିୟ. ଦୂରହାରଣୀଙ୍କ ଲେଜ ରୁଧନ ମାଦିନ ଶିଖୀଙ୍କର ପାଠିନ୍ତେଣେ ଲନ କୋମସାର୍ଟସ ଦୟାବି କରନ ପ୍ରଦେଶଗଲାଯେବ ଲେଜ ହାତେଲିବୁଲି ଦ ତିନ୍ତୁ ଦ୍ରୁପ୍ତିଆ ଦ୍ଵାରାମଣ୍ଡ ପାଠିକଲାଇଁ ପ୍ରବିନ୍ଦିପାନ୍ତ ତିନ୍ତୁ ଅନ୍ତର୍ଭାରତୀକି ପ୍ରଥମାବେଳେ ଜନ ଦେଇଲୁ ତନନୀବେଳେ ଅନ୍ତିଲାତ ଭେନ୍ତୁବେଳ୍ତ ପେନ୍ତି କିରିନ ଆଯେକୁ ଲେଜ ଦ୍ରବ୍ୟପାନ୍ତ ପକ୍ଷାଇ କଲେଁଯ. ରୁଧିକଲାଇଁ ପ୍ରବିନ୍ଦିପାନ୍ତ ପାଠିକଲାଇଁନ୍ ଲନ ଘରୁଦ୍ଧାନ ଅମରଦେଇକର ହା ବିମଳେ ଶିରିଵିଂକ ମେମ କୁରଣ୍ତୁ ହା ଉଦ୍ଧବ ସଢ଼ିବ ଦ୍ରୁପ୍ତିଆ ଦ୍ଵାରାମଣ୍ଡ କଲ ଅନର ଅନେକତ ପ୍ରବିନ୍ଦିପାନ୍ତିଲ ଓମିନ୍ତେ କିମି ବିଦେଁ ଅଲ୍ଲିପ ରୁଚି ପାମାନୀଙ୍କି.

පොදුවේ ගත් කළ රාජ්‍ය සහ රාජ්‍ය තොටිත ප්‍රවිත්පත් රජයේ  
හබ ඉක්මනු කළේය. රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන්ම ක්‍රානුයක හා  
අග්‍රහන් පත් කෙරෙනු උතුරු පළාත් ආන්ත්‍රිකාරයා වැනි රජයේ  
හබවලට ප්‍රධාන තැනක් දුන්නේය. මවුනීම උතුරු පළාත්  
ආන්ත්‍රිකාරයා සමග මෙන්ම හිටපු දෙමළ තොටී සංවිධානයේ  
(LTTE) සාමාජිකයන් සමග සාකච්ඡා ද පළ කළේය. දෙමළ තොටී  
සංවිධානයේ (LTTE) හිටපු සාමාජිකයන් යුද්ධීය සහ විය අවසාන  
අදියර ගැන කතා කළ අතර ප්‍රධාන අමාත්‍යවරයා පත්සුකට හිය  
අතරතුරු ජාතික හිය ගැන කතා කළේය. නියෝදිය තුළ විරැඳුදී  
පැනුය විනම් දෙමළ ජාතික සන්ධිනයට (TNA) ආවරණයක්  
ලැබුණේ නැති කරමිය. නැතහොත් ලැබුණ්ම ගැන. දෙමළ  
ප්‍රවිත්පත් හිතරම පාහේ දෙමළ ජාතික සන්ධිනයේ (TNA) කියමන්  
හාවිත කළ අතර ඒවා සිංහල ප්‍රවිත්පත්වල රාජ්‍ය ප්‍රවිත්පත්  
පැනව්වා, සූදානු වන්නේ නැත.

43

## କିଂହର ପ୍ରାଚୀନ୍ତମାନ ପଣ୍ଡିତ

ප්‍රධාන පණිවිධි මගින් දුයිසිහු බොහෝ වේර් අවධාරණය කළේ  
සංඛීකිතයාව, ප්‍රතික ආර්ථික අවබුළුමට ලක් කිරීම සහ බලනිර්  
මැදිහත්වීම ශ්‍රී ලංකාවේ ස්වේච්ඡර්ත්වයට කරන තර්ජනයයි.  
වික්සන් පාතින්ගේ මහ කොමිෂනර්ස්ගේ පැමිණිම සහ OISL  
වාර්තාව ස්වේච්ඡර්ත්වය යටත් කිරීමට සහ බලනුවනය දෙමළ පු  
සුලතරයට හිතකර ලෙස ව්‍යුහය කිරීමට බවනිර් අයුක්ති සහගත  
මැදිහත් වීමක් ලෙස නැඟින්විය. ප්‍රවත්තත වික්සන් පාතින්ගේ මහ  
කොමිෂනර්ස්ගේ සහ OISL වාර්තාවේ සුඡක්මව ඇති සංඛීකිතය  
හරහා දෙමළ අනිලාජන්ට උදවු කිරීම තිරාවරණය  
තරුනවායියියි. පැවතියි

මේ අතරත් කැපී පෙනෙන්නේ කිරීති වර්ණකුලසුරයෝ  
 සතිපතා ඉරිලු තීරයි. ඔහු නොරූවේ, ඇමරිකාව,  
 ස්වේච්ඡරලන්තය සහ කැනඩාවේ මදිහත් වීම විශේෂයෙන්ම  
 සිද්ධිවායයි නියන දද අපරාධ පර්ජනතා නිසා තුළේවාදය නැවත  
 හිස ව්‍යක්තිමට ඉහළ ඇතැයි සඳහන් කළේය. ඔහුගේ  
 අලංකාරේක්තිය මෙම පණිවිධ නැවත ස්ථාපනය කළේය.  
 උපනර්ණයක් ලෙස ඔහු “බෙදුම්වාදී දෙමුල උරුපාලන පක්ෂ”,  
 “වෛම්ච්චා ගොඩර් මිලය”, “NPCI නිලය” සහ “වෛම්ච්චා

18

යියස්සේපෝරාව” වැනි යෙදුම් භාවිත කළ අතර විසින් පාතික ආරක්ෂාවට සිදුවෙනැයි දියන බලපෑම මෙම පාරුණුව මගින් සිදුවෙනැයි ද ස්ථාපනය කිරීමට උදුව විය. පවතින අදහස, බටහිර බලවේගවල අපුක්කි සහගත මැදිහත් වීම, වෙනත් ආකාරයකින් වික්සන් රාජීන්ගේ මග කොමිෂනයික් පැමිණිම, අන්තර්ජාතික සඩුදානා යැළි ගෙය නැගීමට අවස්ථාවක් ලෙස රාජ්‍ය ප්‍රවත්පත් මෙන්ම මුවුධීම ද වාර්තා කළේය. බටහිර බලවේග බොර්කාරියින් ලෙස හඳුනුවන සංක්ෂූපය වෙනුවට අන්තර්ජාතික ප්‍රජාවට නැවත ඇතුළත් වීමට උදුව දෙන අය යන අදහස ඉදිරිපත් කළේය. මෙහි තර්කය වනුයේ අන්තර්ජාතික සඩුදානා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුවට බලපාන බැවින් මෙම වෙනස්වීම රැඳී අනුලාංශයන්ට සූදුසු බවයි. දිවිධින සහ රාජ්‍ය ප්‍රවත්පත්වල සංවාරය හා OISL වාර්තාව ගැන ඇති පරස්පර විරෝධී අදහස්, මෙම කත්ත්වායම් සංඛ්‍යා ව්‍යුහවලිය සහ ලංකාව සහ බටහිර රටවල් අතර සඩුදානාව වෙනස් කොට දැකින ආකාරය ඉස්මතු කරයි.

මෙම ගැඹුරු බේදීම තිදහස් දින උත්සවය ආවරණයේ දී ද  
ප්‍රවීතනය විය. ජාතිකවාදී ප්‍රවත්පත් වීම අවස්ථාව දෙමළ පුලුතරය බලුගැනීම් මගින් වෙන්වීමක් විය හැකි බව ඉස්මත කළ ඇතර රාජ්‍ය මාධ්‍ය ලංකාවේ සියලු පුළු පාතිත්තා සමානාත්මකව සහ පිළිගැනීමට ඇති අසිතිය පිළිගත්තේය. රාජ්‍ය ප්‍රවත්පත්වල ප්‍රධාන පත්‍රිවිය වූයේ, ජාතික ගිරු භාෂා දෙකෙන්ම ගැසීම මගින්, විකුම්ඩානම සහ සාමය ගන්නීමට කීරීමට, සිංහල රාජය දෙමළ ජනතාව වෙත තම හස්තය දිගු කර ඇති බවයි. මෙම පත්‍රිවිය දෙමළ පාතිත් බලුගැනීම් වෙන්වීමකට යාමේ හය දුරු කර එය රැවී අනිලාජනයට සුදුසු බව පෙන්වා දුන්නේය.

4.4

දෙමල ප්‍රවත්පත්වල මාතංකා තෝරා ගැනීම

මෙම විස්තුලේංඡනයට දෙමළ පුවත්පත් 4 අයත් විය. ජීවානම් පෙළදුළුලක හා වැඩිගෙන්ම කියවන විරහෝස්සරි, විම ප්‍රකාශකයාගේම තිනක්කුරුල්, කාපනයේ උදාහන් සහ රජයෙන් පළ කරන තිනකරන් ය. දෙමළ පුවත්පත්වල පෙබරවාර මස පළ කරන ලද මාත්‍යකා සිංහල පුවත්පත්වල මෙහේම ජාතික ගිය කාණු දෙකෙහින්ම නිදහස් ද්‍රව්‍යෙන් ගැසීමට පුත්ල් අවර්ථයක් බ්‍රා දී තිබුණි. ප්‍රධාන ලෙස සාකච්ඡා වූ විෂයන් අතර OISL වාර්තාව, ව්‍යිස්සත් ජාතින්ගේ මහ කොමිසර්ස්ගේ සංවාරය, සිදු ව්‍යායැසි කියන යුද අපරාධ හා මානව හිමිකම් උරුලංසහය කිරීම් සහ ව්‍යවස්ථාව පිළිබඳ තර්ක වෙයි. උතුර පළත් අනුම්ඛකාරයාගේ පත්වීම වැදුත් වූවත් විය ඇතැම්කුද සංඛ්‍යාවට අභ්‍යා ප්‍රවාහ්නි තරම් උතුන්ප්‍රවාහ්නි ඇති නොකළේය. සිංහල පුවත්පත්වල සේම ඉන්දියානු විදෙස් කටයුතු ඇමතින් සූෂ්මා ස්වර්යාගේ පැම්ණීම දෙමළ වාර්තාකරණයෙන් ද ද්වීතීයික තැනක් ගුරුතෙළේය.

නිදහස් දින උත්සවය සහ ප්‍රතික ගිය

ජාතික ගීය සීංහලෙන් සහ දෙමුලෙන් ගැසීම, සීංහල ප්‍රවත්පත් සඳහන් කළ අයුරෝපීන්ම දෙමුල ප්‍රවත්පත්වල ද ප්‍රධාන මාත්‍රණවාහක විය. දෙමුල ප්‍රවත්පත් අවධාරණය කළේ, භාෂා දෙකෙන්ම උර්ස්සටය පැවතින්ම, ජාතිකයෙට හා ආගමික අන්තර්භාවන්හි ව්‍යු පුර ගොස් ශ්‍රී ලංකායි අන්තර්භාවක් ගොඩ නගන බවත්, විය දෙමුල ජනතාව සමග වන දේශප්‍රේමයක් ගොඩ නගන බවත්. (පෙබරවාරි 1: තීනකරන් පි. 1; උද්‍යෝග පි. 3; පෙබරවාරි 3: තීනකර් පි. 6; පෙබරවාරි 4: තීනකරන් පි. 17; පෙබරවාරි 5: තීනකරන් පි. 1)

କେବେ ନମ୍ର ଵୈଜ୍ଞାନିକ ପ୍ରମାଣଯକୁ ଦିଲାଗେଲାକ ଉତ୍ସ ଜୀବିତ  
ପ୍ରବିତ୍ତପତ୍ରରେ ବିବା ଦେଇଲା ପ୍ରବିତ୍ତପତ୍ର କାହିଁ ଦେଇଲା କାହିଁ  
ବିକାଳ କୁର୍ଯ୍ୟଙ୍କୁର୍ଯ୍ୟକୁ କଲା ଦ୍ରୁତ୍ୟାକୁ ଆପଣିଙ୍କ ମାଧ୍ୟମରେ  
ବେ 6, ହୋ 5 ଜନ 6) ତିନିକୁଠିଲେ ଶିଖି କନ୍ଧିଲାକିଯେତ ମେତ ତିରଣୀଯ  
ପଚକମିନ୍ ମେତ ବିବ ଅବଧିରଣ୍ୟ କଲାଏଁ. ଶ୍ରାବିକ ତିକ ଗ୍ୟାନ ଅଥବା  
ଶିଯ ପିଲିବିଲାଦ କାର୍ଯ୍ୟମନ୍ ଆତି ବିନ୍ଦେହେ ଶିଯ ଛିବିତ୍ତିର ତେରେନ  
ବ୍ୟାକାବିକିନ୍ ଗେଦିଲେନ୍ ବିବ ଦ ଶିମ ପ୍ରବିତ୍ତପତନ କଲାଏଁ.  
(ପେବିରିଲାର 7: ତିନିକୁଠିଲେ) ଶ୍ରାବିକ ତିକ ଗ୍ୟାନ ବେନ୍ଦେ ବ୍ୟାକାବିକିନ୍ ଗ୍ୟାନ  
ରାଖିଲେ ଦ୍ରୁତ୍ୟାକୁରଣ୍ୟ କେବ ଦ୍ଵେଷମିନ୍ ଶିଖି ପ୍ରତିକାର ଦ୍ଵାରା ତିବୁଣି.  
ଦେଇଲା ପ୍ରବିତ୍ତପତ୍ରରେ ତିରିପ୍ର ତନାଦିପତି ମିନ୍ଦ ରୂପପତି ଜନ  
ଶ୍ରାବିକାବ୍ୟାକିନ୍ତିରେ, ଶ୍ରାବିକ ତିକ ଦେଇଲେନ୍ ଗେଦିଲିବ ଦ୍ଵାରା ତିବୁଣି  
ଶିର୍ଯ୍ୟଦିଗ୍ୟ ପ୍ରତିଲିପି ପ୍ରବାର୍ଯ୍ୟକୁ ଦ ତିବୁଣି. (ପେବିରିଲାର 5: ତିନିକୁଠିଲେ  
ପି. 1; ପେବିରିଲାର 6: ଦ୍ରୁତ୍ୟାକୁ ପି. 1, ପି. 11; ପେବିରିଲାର 2:  
ତିନିକୁଠିଲେ, ପି. 1) ଅନ୍ତର୍ଭାବୀ ଅଧିନଦେଁ, ବେଳିର୍ଯ୍ୟ ବ୍ୟାକାବିକିନ୍ ଅଧିନଦେଁ  
ପାତିର୍ଯ୍ୟରେମ ବେଲିବିନିଯ କର ତିବୁ ଅନିର ଦ୍ଵାରା ପାତିର୍ଯ୍ୟର ରକ୍ଷଣ ପାତିକୁମର  
କକ୍ଷକର ତିବୁଣେଁଯ. (ପେବିରିଲାର 1: ତିନିକୁଠିଲେ ପି. 1; ଦ୍ରୁତ୍ୟାକୁ ପି. 3;  
ପେବିରିଲାର 24: ତିନିକୁଠିଲେ ପି. 18, କନ୍ଧିଲାକିଯ ପି. 8; ପେବିରିଲାର 6:  
ଦ୍ରୁତ୍ୟାକୁ କନ୍ଧିଲାକିଯ ପି. 12, ପି. 19) ବ୍ୟାକାବିକିନ୍ ଶ୍ରାବିକ ତିକ  
ଗ୍ୟାନକୁ ତିବୁଣି, ତିଦୁହାକୁ ଦ୍ଵାରା ପାତି ଦ୍ଵାରା ପାତିର୍ଯ୍ୟର ଲିଙ୍କକିନ୍  
ଶ୍ରାବିନ୍ତିରେ ମହ କୋମୁକର୍ମିଙ୍କୁ ତିନ ଦିନ ଗେତିମେ  
ଦ୍ରିତ୍ୟପରିଵେଳିର୍ଯ୍ୟକୁଲ୍ଲାଙ୍କି ଦ୍ରୁତ୍ୟାକୁ ପ୍ରବିତ୍ତପତନ ବ୍ୟାକାବିକିନ୍ ଅକ୍ଷ୍ୟ  
ତିବୁଣେଁଯ. (ପେବିରିଲାର 6: ଦ୍ରୁତ୍ୟାକୁ ପି. 19) ତିନିକୁଠିଲେ ପ୍ରବିତ୍ତପତନ  
ରାଖେତ ପାତିନ ଲିଙ୍କିପେକରି ପରିଦେଖିବ ଅଧିନଦେଁ କାର୍ଯ୍ୟକ ଗତକର  
ତିବୁଣେଁ ଦ୍ରୁତ୍ୟାକୁ ଶ୍ରାବିକାବ୍ୟାକିନ୍ ଲିରାଦ୍ଦ ବିବିତ ପ୍ରମାଣାବିନ୍  
ହୋବିଲାକୁ ଦ୍ରୁତ୍ୟାକୁରକର୍ଯ୍ୟ କରିବାକ କିମାତି ବିବିତ କାର୍ଯ୍ୟକ ପାତିର୍ଯ୍ୟ  
କିମାତିରେ ଅତି ବିବିତ ପାତିର୍ଯ୍ୟକିନ୍ତି.

දෙමල පුවත්පත් විසින්ම සිංහල පුවත්පත් සහ දෙමල පුවත්පත් ආවරණය වෙනස්කාමි දක්වා තිබුණි. උතුහරණයක් ලෙස වීරකේසර් පුවත්පත ශ්‍රී ලංකාවට දෙමලෙන් ජාතික ගිය ගැසීමේ වාසියක් වන අත්තප්‍රතික ප්‍රථමගේ යහපත් ප්‍රතිච්චය, සිංහල පුවත්පත් අවධානයට ගෙන නැති බව පළ කළේය. (පෙබරවාරි 7: සමකාල අරයසල්, පි. 1) එහි ජාතික ගිය මෙම සාමාවලින් ගැසීම ගෙන දහන්මකට පුලුල් ආවරණයක් තිබුණ්න් විය දෙමල පුවත්පත් සඳහන් කළ අන්දමට ප්‍රමාණවත් නොවන්නේද සාකච්ඡා කර තිබුණ්න් නැත. (පෙබරවාරි 13: ගිනකරුල්, පැදිය පන්නාඩා, පි. 8)

අතුරුදෙනන් වූ පුද්ගලයන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම නිදහස් දිනය ආ ප්‍රවාහන්වල අනුමානයකා බවට පත් විය. විරෝධ්‍යතාවන් සහ ගිවිසුම්, රුපයට බල කිරීම පිතිස, මෙම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට විදින ආවරණයට ඇතුළත් විය. (පෙබරවාරි 5: තිනකුරුල් පි. 1; පෙබරවාරි 1: තිනකරන් පි. 6; පෙබරවාරි 2: තිනකුරුල් පි. 12; තිනකරන් පි. 1) මෙම වාර්තාවන් දෙමළපෙන් පාතික ගිය ගැසීම ප්‍රශ්නකා කරන අතරතුර, නැවත පදනම් කිරීම, දේශපාලන සිරකරුවන්, ඉඩම් මුදා නැරීම, වනවස්තා ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වන සිංහල අන්තවාදය වැනි දෙමළ ජනතාව මූහුණ දෙන අතියෝගවලට විසඳුම් අවශ්‍ය ධව අවධාරණය කරයි. (පෙබරවාරි 3: තිනකරන් පි. 5; පෙබරවාරි 4: තිනකරන් පි. 17; පෙබරවාරි 4: තිනකරන්, පි. 6; පෙබරවාරි 6: උදායන් පි. 19) මෙම කාරණා සිංහල ප්‍රවත්පත් ඉස්මතු කළේ නැත. ජාතික ගිය දෙමළපෙන් ගායනා කිරීම, දෙමළ ප්‍රවත්පත් ඒකමතිකව දෙන අන්තමක මුදා පිරිමක් ලෙස හඳුන්වන අතරම සංඛ්‍යාධාරිව සඳහා වඩාත් බිරුපත් කාරණා සඳහා විසඳුම් අවශ්‍ය ධව නැවතත් පවසා සිරියේය. රුපයට අයත් තිනකරන් දෙමළ ජාතිකයින්ගේ අවිනිශ්චිත ධව කැරීකොට සඳහන් කර තිබුණේ “අපි (දෙමළ ජාතිකයින්) තවමත් නිදහස බලාපොරුන්තුවෙන් සිරිවත්” යනුවෙති. (පෙබරවාරි 3: තිනකරන් පි. 5)

සිංහල ප්‍රවත්පත්වල උතුරා පළාත් ප්‍රඹාන අමාත්‍ය සි. වි. විශ්වේෂ්වරත්ගේ පන්සලට යාම උද්වේගකරව වාර්තා කළ මුත් දෙමළ ප්‍රවත්පත් විය සඳහන් කර තිබුණේ නැත. සමස්තයෙක් ලෙස බෙහෙර විට පෙනී යන්නේ මෙටර තම භාෂාව ඇතුළත්ව තිබීම නිසා පසුගිය අවුරුදුවලට වඩා දෙන අන්තමකව නිදහස් දින උත්සවය දෙමළ ප්‍රවත්පත් සලකා ඇති බවයි.

015T වාර්තාව වික්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සංවාරය සහ අනෙකුත් නියෝජිතයින්ගේ පැමිණීම.

සිංහල ප්‍රවත්පත් විදෙස් නියෝජිතයින්ගේ පැමිණීමට මිශ්‍ර ප්‍රතිචාර දැක්වූ අතර දෙමළ ප්‍රවත්පත් වික්සත් ජාතීන්ගේ මහ කොමිෂන් පැමිණීම ගැන මහන් බලාපොරුන්තු තබාගෙන සිරියේය. විය ඉතාමත් උද්වේගයෙන් වාර්තා කළ අතර, දෙමළ ජාතික සහ්යානය (TNA) විශ්වේෂ්වරත් සහ අතුරුදෙනන් ව්‍යවත්ගේ ප්‍රවුල්ව සාමාජිකයින් හමුවීම ඉස්මතු කර පළ කළේය.

(පෙබරවාරි 6: උදායන් පි. 1; පෙබරවාරි 7: උදායන් පි. 1;

පෙබරවාරි 9: තිනකුරුල් පි. 1; පෙබරවාරි 8: තිනකුරුල් කතුවැකිය පි. 4) විශ්වේෂ්වරත්ම දෙමළ ජාතිකයින්ගේ දුක්ගැහැවිල්වලට විසඳුම් උරෘබෙනු ඇතැයි බලාපොරුන්තුවෙන් දෙමළ ප්‍රවත්පත්, සංවාරය පිළිබඳව වැඩි බලාපොරුන්තුවෙන් තිබාගෙන සිරියේය.

(පෙබරවාරි 6: තිනකුරුල් කතුවැකිය පි. 10; පෙබරවාරි 7:

තිනකුරුල් කතුවැකිය පි. 4) සංවාරයට විරුද්ධව රාජ්‍යාංශ කත්ත්වායම, විය ලංකාවේ ආරක්ෂාව සහ ස්වේච්ඡරානාවයට

අනතුරක් යැයි කළ වේදිනා ද දෙමළ ප්‍රවත්පත් පළ කළේය.

(පෙබරවාරි 6: උදායන් පි. 10)

නමුත් ගැමුරින් විශ්වේෂ්වනාය කිරීමේ දී වම දිනාන්මක බලාපොරුන්තුවෙන්, සංවාරය පිළිබඳව කඩ්බුල් දැකිය හැක.

මෙයට ප්‍රධාන කොට්ම දේශපාලන නායකයින්ගේන් සිද්ධාචාරයැයි කියන යුද අපරාධ සම්බන්ධව සහ මානව හිමිකම් උද්වාසනාය පිළිබඳව අන්තර්ජාතික විනිශ්චරුවන්ගේ පර්‍යාණ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර හේතු විය. (පෙබරවාරි 1: උදායන් පි. 1)

උදාහරණයක් ලෙස උදායන්, අල් භුසේන්ගේ වශවේමේ ක්‍රියාවලියක් සඳහා අන්තර්ජාතික විශ්වේෂ්වයින් සහ විනිශ්චරුවන්ගේ සහනාගින්වය සම්බන්ධයෙන් තින උනත්දුව ගැන අවධාරණ යොමු කළේය. රුපය, සිද්ධාචාරයැයි කියන යුද අපරාධ සම්බන්ධ පර්‍යාණවල ස්වභාවය තීරණය කළ යුතුයැයි ඔහු පැවතු විට, දෙමළ වාර්තාකරුවන්ගේ කහස්සල්ලට විය හේතු විය.

(පෙබරවාරි 13: තිනකුරුල්, ප්‍රදිය පන්සාඩා, පි. 8; විරුද්ධීක්සර්, අරිය සියල් තීජ්පොර්, පි. 17-19; පෙබරවාරි 14: විරුද්ධීක්සර්; සම්කාලා අරයසියල්, පි. 17) විරුද්ධීක්සර් ප්‍රතිචාර දැක්වූයේ, දෙමළ ජාතිකයින් දෙවන පන්තියේ ප්‍රරුවයියෙන් ලෙස සලකා ඇති ධව පවස්මිනි. අධිකරණය දෙවන පන්තියේ ප්‍රරුවයියෙන් ලෙස සලකා ඇති ධව පවස්මිනි. අධිකරණය දෙවන පන්තියේ ප්‍රරුවයියෙන් ලෙස සලකා ඇති ධව සිරුත් නැතිවෙත්ය. (මාධ්‍ය විශ්වේෂ්වනාය, වේ. 6, නො. 14 භා 15)<sup>17</sup> දේශපාලන සිරකරුවන් අධිකරණ ක්‍රියාවලියට පළමුව යොමු නොකර නිදහස් නොකිරීම සම්බන්ධව අල් භුසේන්ගේ විශ්වේෂ්වය නියුත් ගැන සොයා බැලීමට අනිතයේ පත් කළ කාල කොමිෂන්වල තිර්පෑක ධව ද අවධාරණය කර තිබුණේය. (මාධ්‍ය විශ්වේෂ්වනාය, වේ. 6, නො. 14 භා 15)<sup>18</sup>

අල් භුසේන්ගේ සංවාරයට සහ කිපයකට පෙර, නීතිප්‍රකාරව ප්‍රශ්න ඇති දේශීය යාන්ත්‍රණයක් පළමුක් දෙමළ ජනතාවට පිළිගත නොහැකි බවට අදහසක් ඉදිරිපත් කර තිබුණි. අල් භුසේන්ගේ පැමිණීමෙන් පසුව නැවත වතාවක් විය උපහාසාත්මකව පවස්මිනි. ප්‍රවත්පත් ඔහු වැඩියෙන් දෙමළ ප්‍රවත්පත්ගේ විවේචනය නියුත් ගැන සිරියේය. (පෙබරවාරි 13: උදායන් පි. 12) “රුපයට ජයග්‍රහණයක්, දෙමළ ජාතිකයින්ට පසුතැවීල්ලක්, රුපසංස්කිතය්ස්ථාවමට අතියෝගයක්” ලෙස උදායන් පොදු දෙමළ ප්‍රවත්පත්වල ස්ථාවරය කැටි කොට දැක්වූයේය. (පෙබරවාරි 13: උදායන්, පි. 12)

දෙමළ ප්‍රවත්පත්වල, වශවේම සහ සිද්ධාචාරයැයි කියන යුද අපරාධ භා මානය හිමිකම් උද්වාසනාය කිරීම පිළිබඳ පර්‍යාණ, විවිධ දේශපාලන මතිමත්තාන්තර සම්බන්ධ මිශ්‍ර අවරණයක් විය. දෙමළ ප්‍රවත්පත්වල අගමැතිවරය සහ ජනාධිපතිවරය මේ කාරණාව සම්බන්ධව ප්‍රධාන කිෂිකයින් දෙපල විය. ජනාධිපතිවරය වරුණ ප්‍රසාද අස්ථිර ප්‍රසාද ප්‍රධාන සම්බන්ධ ප්‍රවත්පත්වල ස්ථාවරය කැටි කොට දැක්වූයේය. (පෙබරවාරි 13: උදායන් පි. 12)

20

සාකච්ඡායේ දී යුද අපරාධ ප්‍රතිකෙශ්ප කිරීම සහ මානව තීමෙකම් පමණක් කඩ වී ඇතැයි කීම, දෙමළ ප්‍රවත්පත්වලට තිශැස්මක් විය.

අන්තර්ජාතික විනිශ්චයුවරුන්ට ඉඩ බඩා දෙන්නේ නැතැයි ජනාධිපතිවරුනා පැවසීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සංඛ්‍යානයේ [TNA] කනස්සල්ලට ද ප්‍රාථමික ප්‍රවාරයක් බඩා දී තිබුණ්ය. (පෙබරවාරි 1: තිනකුරුල්, පි. 11; උදයන් පි. 1; උදයන් කතුවැකිය පි. 12; පෙබරවාරි 3: තිනකරන් පි. 1) වගවීමේ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරාගේ ස්ථාවරය දෙමළ ජනතාවගේ අනිග්‍රහයක් සමඟ ගැඹුපෙන්නේ නැති බව ද ඉදිරිපත් කර තිබුණි. නමුත් අගමත්වරුනාගේ ස්ථාවරය අඩු විවාදුත්මක තත්ත්වයකින් දක්වනු ලදිය. ඔහුගේ “වගවීමක් නැති සංභිදියාව සහ සංභිදියාවක් නැති වගකීමත් රුහුදුයායේ” අන්තර්ජාතික විනිශ්චයුවරුන් පිළිබඳ අවසාන තීරණය අධිකරණ තීරණයක් සහ අන්තර්ජාතික මැදිහත්මක ජනහමු කර නැතැයි නැවත සහතික විම යන කියමන වැඩි ප්‍රසාදයකින් බලා තිබුණි. (පෙබරවාරි 14: උදයන් පි. 1; පෙබරවාරි 2: තිනකරන් පි. 1; උදයන් පි. 1; තිනකුරුල් පි. 1)

කෙසේ නමුත් විදෙස් කටයුතු අමාන්තවරුනා ඇමරිකාවේ දී පරිභාෂණ සඳහා අන්තර්ජාතික මැදිහත් විම සහතික කිරීම අවශ්‍යවත ලක් කර තිබුණි. (පෙබරවාරි 27: තිනකරන් පි. 1; උදයන් පි. 1) උදාහරණ ලෙස උදයන් කතුවැකියෙන් කිය තිබුණ් “යහපාලන ආණ්ඩුවේ දේශපාලනයැයින් ලංකාවේ දී වික දෙයක් පැවසීමටත්, විදෙස් රටකුදා විය ඕව්වෙන් සියුම්මටත් දැනුමින්” බවත්ය. (පෙබරවාරි 28: උදයන් පි. 18) මෙය පවතින රජයේ යුද අපරාධ පරිභාෂණ කිරීම සම්බන්ධයෙන් අවශ්‍යවාසය සහ කනස්සල්ල පිළිච්‍රු කරයි.

දේශීය දේශපාලනයැයින් තිබෙන අවශ්‍යවාසය අමතරව, දෙමළ ප්‍රවත්පත් වික්සත් පාතින් හා අනෙකුත් අන්තර්ජාතික ආයතන ගැන විශ්වාසය තැබූමේ අවශ්‍යති බව සඳහන් කළේ “නැවත දෙමළ ජනතාව රටවයිදා?” යන ප්‍රශ්නය අස්ථි. (පෙබරවාරි 13: උදයන් කතුවැකිය පි. 12) අතිත් අතර අන්තර්ජාතික ප්‍රවාරගේ දේශීයව සිදුවන දේ කෙරෙන තීනෙකු බෙදාහැරුවා ප්‍රකාශනය සහ විමගින් වියට වගවීමට යන සංභිදියාවට ඇති හැකියාව සහ කැපවීම පෙන්වන බව දෙමළ අවරණ අර්ථ දක්වයි. (පෙබරවාරි 28: උදයන් පි. 19)

අතරදහන්වූවන් සොයා ගැනීමට මුල පිරීමක් නැති විට දෙමළ ප්‍රවත්පත් කතා බහ කරන තවත් මාන්තාවකි. (පෙබරවාරි 9: තිනකුරුල් කතුවැකිය, පි. 4) මෙම සිදුවීම වාර්තාකරණය, වික්සත් පාතින්ගේ ශ්‍රීයාකාරකීම් ප්‍රකාශනය බවත්, දෙමළ ජනතාවගේ බලපෑම්වලට යටත් වී ඇතැයි කියන පාතිකාවාදී සිංහල ප්‍රවත්පත්වල විවේචනවලට විඩා වෙනස් වෙයි. දෙමළ ප්‍රවත්පත් අල් තුළෝන්ගේ සංවාරය පිළිබඳව දිනාන්මක බලාපොලෝත්තු නැඩුවන් ඔහුගේ, මුවන් තෝරුමින් ලෙස දෙමළ ස්ථාවරයට උදවු කිරීමට අකමත්ත, කනස්සල්ලක් හා විවේචනයේ විය.

අන්තියානු විදෙස් කටයුතු අමාන්ත සුඡ්මා ස්ථාවරයේ සංවාරය ආවරණය කළේ විවිධ දේශපාලනයැයින්ගේ නුවුම් සමගය.

(පෙබරවාරි 6: උදයන්, පි. 1; පෙබරවාරි 7: උදයන්, පි. 13; පෙබරවාරි 9: තිනකුරුල්, පි. 14) ආවරණය ප්‍රධාන මෙස අපක්ෂපාත වූවත් උදයන් ඉන්දියාවේ කාර්යභාරය, ශ්‍රී ලංකාවේ සංභිදියාව ගැන විවේචනය කරමින් කනස්සල්ල පළ කළේ ඔවුන් අවසාන කාලයේ දී ප්‍රහාකරන්ගේ මරණය පිළිබඳ ප්‍රවත් අසන්නට සිටිය කියමිනි. (පෙබරවාරි 14: උදයන්, පි. 18) විම රුපිය දුටුවේ ඉන්දියාවේ කාර්යභාරය “සියල්ල වෙනස් කළ හැකි” මෙස වූවත් ඔවුන් දෙමළ ජනතාවට සහාය දීමට අපොහොසත් වූ බවයි.

ව්‍යවස්ථා ප්‍රතිකංස්කරණ:

නව ව්‍යවස්ථාවක් සඳහා අදහස් බඩා ගැනීම දෙමළ ප්‍රවත්පත් අවරණය කළේ සිංහල ප්‍රවත්පත්වලට විඩා වෙනස් ලැබේයි. ජාතිකවාදී ප්‍රවත්පතක් වන දිවයින සංභාන්මකව ව්‍යවස්ථාව හා සම්බන්ධ ප්‍රවත් ගෙබරල් තත්ත්වයට හා බෙදීමට සමකළ අතර දෙමළ ප්‍රවත්පත් ඉස්මතු කළේ ගෙබරල් කුමය දෙමළ ජනතාවට අත්සවාන බවයි. (පෙබරවාරි 9: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 15: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 7: උදයන්, පි. 1; පෙබරවාරි 2: තිනකුරුල් කතුවැකිය පි. 4; පෙබරවාරි 1: තිනකුරුල්, පි. 1) මෙම සන්දේශය තුළ ඉන්දියානු ආකෘතියට අනුව රාජ්‍ය සංක්ෂීපය ද දෙමළ ප්‍රවත්පත් ආවරණය කළේය. (පෙබරවාරි 9: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 16: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 15: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 7: උදයන්, පි. 1; පෙබරවාරි 2: තිනකුරුල් කතුවැකිය පි. 4; පෙබරවාරි 1: තිනකුරුල්, පි. 1) මෙම සංභාන්මකය තුළ ඉන්දියානු ආකෘතියට අනුව රාජ්‍ය සංක්ෂීපය ද දෙමළ ප්‍රවත්පත් ආවරණය කළේය. (පෙබරවාරි 9: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 16: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 15: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 7: උදයන්, පි. 1; පෙබරවාරි 2: තිනකුරුල් කතුවැකිය පි. 4; පෙබරවාරි 1: තිනකුරුල්, පි. 1) දෙමළ ජනතාව නැවත දෙමළ කොරී සංඩිනයේ [LTTE] මූලිකර්වයෙන් ඇරඹු “මහ විර දිනය” හරහා උදයන් මිය කිය ඇය අනුස්මරණයට අවසර ඉල්ලා තිබුණි. (පෙබරවාරි 13: උදයන්, පි. 1; පෙබරවාරි 16: තිනකුරුල්, පි. 1)

සිංහල අභ්‍යන්තරයේ නැගිටීම තිසා නව ව්‍යවස්ථාව සඳහා ජනමත විවාරණයක් අවශ්‍ය වීම, සිංහල බහුතරයකෙන් කැමැත්ත දෙමළ ඉල්ලීම් වෙනුවෙන් නොලැබේම හේතුකොට ගැන අවශ්‍ය සහගත ගෙන බලා තිබුණි. (පෙබරවාරි 2: තිනකරන්, පි. 7; තිනකුරුල්, කතුවැකිය පි. 4) දෙමළ ප්‍රවත්පතක් ආවරණය පවතින රජයේ විශාල වෙනස්කම් කිරීමට ඇති බැවූපොරෝත්තු ගැන සුඡ්ල විශ්වාසයක් තැබූ ඇතර, සැස්මිකටට පත්වීය හැකි ප්‍රතිඵල බඩා ගැනීම පිනිස සුහුදිලි නමුත් ස්ථාවර ප්‍රතිපත්තියක සිටිය යුතු බව අවධාරණය කළේය. අන්තර්ජාතික ප්‍රජාව ද වීම ප්‍රතිඵලය සඳහා රජයට පිඩියක් විළ්ල කළ යුතු බව ද අවධාරණය කළේය. (පෙබරවාරි 7: උදයන්, පි. 27; පෙබරවාරි 2: තිනකුරුල් කතුවැකිය පි. 4) දෙමළ ප්‍රවත්පතක් ආවරණය පවතින රජයේ විශාල වෙනස්කම් කිරීමට ඇති බැවූපොරෝත්තු ගැන සුඡ්ල විශ්වාසයක් තැබූ ඇතර, සැස්මිකටට පත්වීය හැකි ප්‍රතිඵල බඩා ගැනීම පිනිස සුහුදිලි නමුත් ස්ථාවර ප්‍රතිපත්තියක සිටිය යුතු බව අවධාරණය කළේය. අන්තර්ජාතික ප්‍රජාව ද වීම ප්‍රතිඵලය සඳහා රජයට පිඩියක් විළ්ල කළ යුතු බව ද අවධාරණය කළේය. (පෙබරවාරි 7: උදයන්, පි. 27; පෙබරවාරි 2: තිනකුරුල් කතුවැකිය පි. 4) දෙමළ ජනතාවට බැවූ බෙදා ගැනීම අත්සවානයායි පෙන්වනු ඇති අනෙකුත් සැස්මිකටට පත්වීය හැකි ප්‍රතිඵල බඩා ගැනීම තිබෙන සංඩිනය යොදා ගැනීමේය. (පෙබරවාරි 17: තිනකුරුල්, පි. 1; පෙබරවාරි 16: තිනකුරුල්, පි. 1)

රෝගීන්ල්ඩ් කුරේ උතුරු පළාත් ආන්ඩ්බූකාරයා ලෙස පත්වීම

අහෙකුත් මාතෘකා පමණිට නොවුවත්, රෝගීන්ල්ඩ් කුරේ උතුරු පළාත් ආන්ඩ්බූකාරයා ලෙස පත්වීම දෙමළ පුවත්පත්වල සංස්කීර්ණ ප්‍රමාණයක අවධානයට යොමු විය. අලුත් පත්වීම, දෙමළ පාතික දේශපාලන නායකයින්ගේ අනුමත කිරීම, ආන්ඩ්බූකාරවරයාට විතුර ලෙස දෙමළ භාෂාව කතා කළ හැකි වීම නිසා ජනවරියෙන් ප්‍රශ්න තේරේමිගත හැකි වීම යන්න මත ආවරණය බලාපොරුත්තු තැබේය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අනුරදුන් වූවත් සොයා ගැනීම සහ හමුදාව ඉඩම් පත්වීම් කරගැනීමට නිසා මෙන්ම වැනි කරුණු පිළිබඳව ආන්ඩ්බූකාරයා මහජන නියෝජිතයෙන් ලෙස කියා කිරීමේ වැදගත්කම මෙම ආවරණ මගින් අවධාරණය කෙරේනී. (පෙබරවාරි 16: නිනකුරුල් කතුවැකිය, පි. 4; පෙබරවාරි 28, උදයන්, පි. 23)

අලුත් ආන්ඩ්බූකාරවරයාට ජනතාවගේ බලාපොරුත්තු ඉළුද කළ හැක යන පළාත් ප්‍රධාන අමාත්‍ය විශේෂීයවරන්ගේ නියමන ද මෙම වාර්තාවල අධිංශු විය. (පෙබරවාරි 20: නිනකරුන්, පි. 3; උදයන්, පි. 1) බලය බෙදාහැරීම යන විශ්වාසය ගොඩනාගිමේ වැදගත්කම අවධාරණය කළ ආන්ඩ්බූකාරයා සමර කළ සම්මුඛ කාකවිජ්‍යාවක් ර්ථයට ඇයන් නිනකරුන්හි පළ කළේය. පළාතේ තත්ත්වය තේරාම් ගත් පුද්ගලයෙන් ලෙස හඳුනාගත් ඔහුගේ උදාරු ඉල්ලීම්වල වලංගුතාවය ඇසු විට “අපිට තැනිවුණු ප්‍රේර්‍යා භාවිත තැබා දෙනු බැහැ.” යැයි පැවතිය. පෙබරවාරි 29: නිනකරුන්, පි. 5) අනිත්ත පුවත්පත් හා සසඳන විට, උදයන් ආන්ඩ්බූකාරයාගේ ප්‍රකාශ කිරීම්වලට වැඩි ඉඩක් බාඩා දුන්නේ, උදයන් හමුදා කළවුර අඩු කිරීම, ඉඩම් නිදහස් කර සංව්ධිතය කිරීම වැනි ඔහුගේ ප්‍රකාශ ඉස්මතු කරමිනි. (පෙබරවාරි 20: උදයන් පි. 1; පෙබරවාරි 27: උදයන්, පි. 1)

ආන්ඩ්බූකාරවරයා සිංහල හා දෙමළ මිශ්‍ර විවාහ ගැන කරන ලද ආන්දේශ්ලත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පුවත්පත් වෙනස් අදහස් ඉදිරිපත් කළේය. නිනකරුන් විය වැරදි වටහා ගැනීමක් ලෙස සඳහන් කරමින් වීම ප්‍රකාශය නිශ්ච්පාන කිරීමට උද්‍යාහ කළේය. (පෙබරවාරි 27: නිනකරුන් කතුවැකිය, පි. 6) අහෙකුත් දෙමළ පුවත්පත් වීම ප්‍රකාශය විවේචනය්මකව දැක්කේය. උදාහරණයක් ලෙස නිනකුරුල් වීම ප්‍රකාශය “බරපතළ තුවාලයකට සූළු අලේප කිරීමක්” වැනියැයි කියා ඔහුට රීට වඩා බරපතළ කරුණු ගැන අවධානය යොමු කරන ලෙසට නිවේය.

## 4.5

### දෙමළ පුවත්පත් කිරීමින් තෝරා ගැනීම

දෙමළ පුවත්පත්වල ප්‍රධාන මූලාශ්‍ය වූයේ දෙමළ පාතික සහස්ධානයේ (TNA) මගින් විරුද්‍ය, ප්‍රධාන අමාත්‍යවරයා විශේෂීයවරන්, පාතික සහස්ධානය සහ නිල භාෂා පිළිබඳ ඇමති මතෙක් ගෙනීමන් වැනි දෙමළ දේශපාලන නායකයින්ය. සිංහල

පුවත්පත් කිවහඩ උපට්‍රා ගත්තේ ර්ථයෙන්, පොදු විපක්ෂයෙන් සහ ඉතා වීරු ල ලෙස දෙමළ පුවත්පත් පාතිකවාදී සිංහල දේශපාලනයින්ගේ සංහිතියාවට විරුද්ධ අදහස් විවේචනය්මකව උදයන්, පෙබරවාරි 28: උදයන්, පි. 8; පෙබරවාරි 2: උදයන්, පි. 1; පෙබරවාරි 9: නිනකුරුල්, පි. 1) ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වශ්වීම් යාන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශ ද ආවරණයට ඇයන් විය.

## 4.6

### දෙමළ පුවත්පත්වල පණ්ඩිවිධිය:

සාමාන්‍ය වශයෙන් ගත් කළ දෙමළ පුවත්පත් සිංහල පුවත්පත්වලට වඩා සංහිතියාවට සම්බන්ධ මාතෘකා සඳහා අවධාන යොමු කර තිබුණේය. බලය බෙදාගැනීම, අනුරදුනන් වූවත්, දේශපාලන සිරකරුවන්, ඉඩම් නිදහස් කිරීම, නැවත පැදිංචි නිරීම, උදාර්ල හමුදාව අඩු කිරීම, වශ්වීම් සිදුවුවායායි නියන යුද අපරාධ සහ මානව හිමිකම් උද්‍යාමක් සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න නිරාකරණය කිරීම මත සංහිතියාව ඇතිකර ගැනීම රඟ පවතින බව සංම පුවත්පතකම ප්‍රධාන පණ්ඩිවිධිය විය.

අනිත්ර් පාතික ප්‍රජාව, දෙමළ ජනතාවට පක්ෂග්‍රාහී යන සිංහල ජාතිකවාදී කිරීමන, දෙමළ පුවත්පත් ආවරණය නොකළේය. ටිර පටහැනී ලෙස වීම පුවත්පත් 01SL වාර්තාවේ සඳහන් නිරදේශ ක්‍රියාත්මක කරන ලෙස හා දෙමළ ජනතාවගේ බලාපොරුත්තු ඉටුකරන ලෙස ර්ථයට බල කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. වික්සන් ජාතික් ඇත්තේගේ මහ කොමසාරය් අල් තුළයේන්ගේ සංවාරය, ඉන්දියානු විදෙස් කුවුර අමාත්‍ය සූම්ංසා සහ මානව හිමිකම් උද්‍යාමක් සැමිත්ත්ම, ඔවුන්ගේ අරමුණු සහ ව්‍යුහායක බව ගැන ආවරණ මගින් කළයාරිම, අවිශ්චාය හා අවැශ්ච පළ කර තිබුණි. තව ප්‍රධාන පණ්ඩිවිධියේ වූයේ පොදු විපක්ෂය උංකාවේ සංහිතියාව, විකමුරඛ ම සහ සාමයට ත්‍රේත්තයාගේ බවයි. දෙමළ පුවත්පත් විශේෂයෙන්ම හිටුපු ජනාධිපති සහ පොදු විපක්ෂ භාෂා මගින්ද රාජ්‍යපාත්‍ර දැනුට විවේචනය කළේ ඔහු ජාතිවාදය සහ අන්තර්ජාතිය විපුරන බව වියේයි.

ර්ථයට ඇයන් නිනකරුන් ර්ථයේ ඇසුම් ගැන දිනාත්මක අදහස් පළ කරමින් සූළු වශයෙන් අහෙක් පුවත්පත්වලින් වෙත් වූවත් දෙමළ පුවත්පත් සංහිතියා ගෙන්මකව් දෙමළ පුවත්පත් සම්බන්ධව දැක්වන හැරීම් සමග වික්සන් වියේය.



සක දෙකකට අධික කාලයක් තිස්සේ පැවතුණු සිවිල් යුද්ධය නිසා සිංහල සහ දෙමළ ජන කොට්ඨ අතර වීරසකයක් පවතියි. දෙවන ආමීත්‍යම හි සඳහන් කර ඇති පරදී, 2009 යුද්ධය අවසන් වූ පසු නා රට පෙර සංහිරියාට පිළිස ගත් බොහෝමයක් උත්සාහයන් ව්‍යත්ත විය. නව රුපය පත් වූ පසු අශ්‍රු අශ්‍රු ආරම්භයක් සඳහා බලාපොරාත්තු ඉහළ නැංවී ඇත. මෙම අධ්‍යාපනයේදී වම බලාපොරාත්තු, ශ්‍රී ලංකාවේ ප්‍රවත්පත්වල දේශපාලන හෝ හාමා සම්බන්ධිකම්වලදී තොරව වම ආචරණ පුත්‍රී ලෙස විද්‍යා දුක්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රවත්පත් වේකමතිකව සංහිරියාවේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇති බව පෙනේ. මෙය සංහිරියා ත්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ඉවහුද් කර ගත නැත. විශේෂයෙන්ම දෙමළ ජනතාවට, අන්තීමේදී සිංහල ජනතාව විසින් තම ප්‍රශ්න අවබෝධ කර ගෙන ඇතැයි සිත්මට ඉඩ සම්බන්ධිකයි. සාමාන්‍ය ලෙස ගත් කළ සිංහල ප්‍රවත්පත් බලවත් ලෙස සහාය පළ කළ අතර දිවයින ප්‍රවත්පතේ බෙදීම සහ විදේශ මැදිහත්වීම පිළුබඳ අවවාද කැසේ පෙනෙයි.

වික සමාන මාත්‍රකා තොරා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රවත්පත් අතර පොදු බැඳීම පෙන්නුම් කරන අතර විය රට ගෙයා නැග්ම සඳහා ගැවුමට අයත් සියලු පාර්ශ්වයන්ගේම අදහස් සංහිරියාව පිළුබඳ පාතික විවාදයට වික් කරයි. නමුත් විශ්ලේෂණය කළ පත්‍රිකා සහ කිවියාන්, තම ජන කොටස් දෙකෙහි සංහිරියාට පිළුබඳ සිතන ආකාරයේ වෙනස්කම් පෙන්නුම් කරයි. විය පොදු අදහසකට පැමිණීමේ සිමා සඳහා සංයුත්වක් වෙයි. විලෙකම සිංහල ප්‍රවත්පත්වල දෙමළ එතික සන්ධානයේ නියෝජනයක් නැග්මේ සහ ඕවුම් විශාල ලෙස දෙමළ ප්‍රවත්පත්වල සිරීම, මෙම ජන කොටස් මූලාශ්වල අභාස බව සහ වලංගු බව ගැන සිතන ආකාරය නිර්පත්තය කරයි. මෙම වෙනස්කම් රටේ ඉතිහාසයේ ගැඹුරු ලෙස ගැඩි වී තිබෙන බැව්ත්, ත්‍රේවා මැතකදී ඉවත් වී නොයුතු ඇත. විබැව්ත් ජනමාධ්‍යවේදීන් සහ සංස්කාරකවරුන් වැඩි දුරටත් පාර්ශ්වයන්විය ඇති කිරීම සහ නැවත නිෂ්පාදනය කිරීම ගෙන අවධානයකින් සහ අවබෝධයකින් ක්‍රියා කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ හැකියාවත් විරිධිය කිරීමේ ව්‍යාකාරකම් සඳහා වාර්තා කිරීමේ අංග ඇතුළත් විය යුතු අතර රටේ සෑම පෙදුසකම මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කළ යුතුය. ජනමාධ්‍යයට පමණක් සංහිරියාට ඇති කළ නොහැකි බව අමුණවෙන් කිව යුතු නැත. ඒ සඳහා රුපය සහ සිවිල් සංවිධාන පෙරමුනා ගත යුතුව ඇත. නමුත් මාධ්‍යයට වම ත්‍රියාදාම නිර්න්තර අවධානයෙන් සහ දෙරුයයෙන් ඉදිරියට ගෙන යෑම කළ නැග්ම අතර විය කළ යුතු ද වෙයි.

## තෝරා ගත් ගුන්රි නාමාවලිය:

23

ජනමාධ්‍යවේදීන්/විශ්වෙෂකයින්:

අන්තර්ගත විශ්වෙෂකය සඳහා පහත සඳහන් ජනමාධ්‍යවේදීන් විශ්වෙෂකයින් ලෙස දායකත්වය සපයන ලදී.

රෝක් ප්‍රනාන්ද රෝහාන්, දේවනායගම් දේවනාන්, නිත්‍යනන්දන් කළේදරන්, විභාග මූලිකීම් තොඩිතෝරු, අම්මුකත්තාසා සබැංච්වරන්, උදයරාසා ගාලීන්, සුදර්ශන සින්නතුරෙයි, සිවගුරු මහිචෙන්දන්,

සි. දෙළුබාවත්ත, මෙත්ලාල් විරසටරය, ජයසිර ජයසේකර, දිලිජා අධ්‍යීක්ෂන්දර, සම්පත් දේශපාල, මසන්ත රැහුණාගේ, අමින් තුසේන්, කොළඹ වීරකෝන්.

Abeywardana, Deepanjalie (2011): "Sri Lanka: Potential and Applicability of Federalism in Sri Lanka", working paper and published in 2011 on the website of Institute of Federalism, University of Fribourg, Switzerland.

Abraham, T. (1998). "The Emergence of the LTTE and the Indo Sri Lanka Agreement of 1987" in Kumar Rupesinghe (ed). *Negotiating Peace in Sri Lanka: Efforts, Failures and Lessons*. London: International Alert of London.

Ahmar.M. and Siddiqui.H. (2001). *The Challenges of Conflict Resolution and Security in the 21st Century: Problems and Prospects*. Karachi: University of Karachi.

Alterman, J.B. (2003). "Coercive Diplomacy against Iraq, 1990- 1998" in Robert J. Art and Patrick M. Cronin (ed). *The United States and Coercive Diplomacy*. Washington, D.C: United States Institute of Peace.

Art, R.J. and Cronin, P.M. (2007). "Coercive Diplomacy" in Crocker A.C et al (ed). *Leashing the Dogs of War: Conflict Management in a Divided World*. Washington, D.C: United States Institute of Peace.

Bouffard, Sonia / Carment, David (2006). *The Sri Lanka Peace Process: A Critical Review*. In: Journal of South Asian Development, 1 (2), S. 151-177.

Cooper, R. and Mats, B. (1993), "Outside Intervention in Ethnic Conflicts" in Michael E. Brown (ed). *Ethnic Conflict and International Security*. Princeton: Princeton University Press.

De Silva, K.M. and Peiris, G.H. (2000), *Pursuit of Peace in Sri Lanka: Past Failures and Future Prospects*, Kandy: International Centre for Ethnic Studies.

Destradi, Sandra (2009). *Nach dem Bürgerkrieg – welche Zukunft für Sri Lanka?* Giga Fokus Nr. 6. German Institute of Global and Area Studies.

Dixit, J.N. (1997). "Indian Involvement in Sri Lanka and the Indo- Sri Lanka Agreement of 1987: A Retrospective Evaluation" in Kumar Rupesinghe (ed). *Negotiating Peace in Sri Lanka: Efforts, Failures and Lessons*. London: International Alert of London.

Ganguly, R. (1998). *Kin State Intervention in Ethnic Conflicts – Lessons from South Asia*, New Delhi: Sage Publications.

Ganguly, Rajat (2010). "Conflicts in South Asia Kashmir and Sri Lanka." In: Fouskas, Vassillis K. (ed.): *Politics of conflict. A survey*. London and New York: Routledge.

International Crisis Group (2012). *Sri Lanka: Tamil Politics and the Quest for a Political solution*. Asia Report N°239 – 20 November 2012

Jayatilleka, D. (2000), "The LTTE and Tamil Separatism in Sri Lanka" in K.M. de Silva and G.H Peiris (ed). *Pursuit of Peace in Sri Lanka: Past Failures and Future Prospects*, Kandy: International Centre for Ethnic Studies.

Loganathan, K. (1998). "Indo-Lanka Accord and the Ethnic Question: Lessons and Experiences" in Kumar Rupesinghe (ed). *Negotiating Peace in Sri Lanka: Efforts, Failures and Lessons*. London: International Alert of London.

Muni, S.D. (1993). *Pangs of Proximity: India and Sri Lanka's Ethnic Crisis*. New Delhi: Sage Publications.

Natarajan, Swaminathan (2012). *Media Freedom in Post war Sri Lanka and its impact on the reconciliation process*. Reuters Institute Fellowship Paper University of Oxford. Reuters Institute for the study of journalism.

Wallensteen, P. (2002). *Understanding Conflict Resolution* (3rd edition), London: Sage Publications.

Wagner, Christian (2015). *Sri Lanka: neuer Präsident, alte Probleme. Begrenzte Chancen für einen politischen Neuanfang*. SWP Aktuell 2, Januar 2015. Berlin: Stiftung Wissenschaft und Politik.

Uyangoda, J. (2005). "Understanding Conflicts and Conflict Resolution" in *Conflict, Conflict Resolution and Peace Building* (ed.) Uyangoda, J., Colombo: University of Colombo.

Uyangoda, J. (2007). *Ethnic Conflict in Sri Lanka: Changing Dynamics*, Policy Studies 32, Washington: East-West Center.

Secretariat for Media Reform (2016). *Rebuilding Public Trust. An Assessment of the Media Industry and Profession in Sri Lanka*. Colombo: SMR/IMS

Verité Research (2016), *Sri Lanka: LLRC Implementation Monitor – Statistical and Analytical Review No.4*

DailyFT (2015), "The LLRC: What lessons have we learnt about reconciliation" online at <http://www.ft.lk/2015/03/17/the-lrc-what-lessons-have-we-learnt-about-reconciliation/>

Asian Tribune (2011), "US contemplates unprecedented internet censorship available online" at <http://www.asiantribune.com/news/2011/11/16/us-contemplates-unprecedented-internet-censorship-bill-proposes-web-site-closure>, accessed on 8 June 2016.

Ramsbotham, O. et al. (2011), Contemporary Conflict Resolution (3rd edition) available online at <https://www.polity.co.uk/crc/contents/chapters/RAMS BOTHAMCh01.pdf> accessed on 30 September 2015.

The Sunday Times. (2010), "National Anthem only in Sinhala" available online at [http://www.sundaytimes.lk/101212/News/nws\\_01.html](http://www.sundaytimes.lk/101212/News/nws_01.html) accessed on 7 June 2016.

The Sunday Times. (2015), "Media groups slam Sirisena for bringing back Press Council" available online at <http://www.sundaytimes.lk/150705/news/media-groups-slam-sirisena-for-bringing-back-press-council-155671.html>, on 8 June 2016.

Wagaarachchi, S. (2014), "No media freedom under Rajapaksa government" available online at <http://www.meeprala.com/2014/12/06/no-media-freedom-under-rajapaksa-govt/>

මෙහි ඇතුළත් වන්නේ 1980 මුද් තාගයේ සිට මේ දක්වා සංඛ්‍යාව උදෙසා හි ලංකාව දරන ඔදු වැදගත් උත්සාහයන් පිළිබඳ සාරාංශයකි.

25

#### පාර්ත්‍යාමානී ක්‍රමය

හි ලංකාවේ සරණාගතයින් විශාල ප්‍රමාණයක් තම්බ්නාවට 1983 උත්තුම සානුවේ දී ගිය පසු, ඉන්දියාවේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික ඇරඹුම නොවැම්බර මස දී සිදු විය. පාර්ත්‍යාමානී ක්‍රමය ලෙස හඳුන්වනු ලැබූ මෙය, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට නීතිමය බලයක් ඇති ප්‍රාදේශීය ක්‍රමයක් යෝජනා කළේය. වම ප්‍රදේශවල වැඩි වැයෙන් වාසය කරන්නේ දෙමළ සම්භ්‍යවක් ඇති ජනතාව බැවිති. ප්‍රධාන අමාත්‍යවරයා, ක්‍රමයක් ඇමාත්‍යවරයාන් විධායකය වන අතර, වියට ප්‍රාදේශීය මහජන සේවයේ සහයෝගය ලැබේ. නමුත් විය සිංහල හා දෙමළ ජාතිකයින් අනුමත කළේ නැත. මෙය අස්ථ්‍රික විමර්ශක මුද්‍රා වූ වික් ප්‍රධාන කාරණාවක් වූයේ "ප්‍රදේශය" ඇර්පි නිර්පෙනුය කර නොහිතුමයි.

#### නීමිපු සාකච්ඡා

ම්‍යාම රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය, ගැටුම් නිරාකරණය තිරිමට සහ සංඛ්‍යාව ඇති කිරීමට තුනාගයේ නීමිපු අගනුවර, ලංකාවේ ආන්තුව සහ දෙමළ පැහැ අතර 1985 ජූලි සිට අගේස්තු දක්වා පැවත්තා. ප්‍රධාන අවශ්‍යතා කණ්ඩායාම් 4 ම, දෙමළ කොට් සාකච්ඡා (LTTE) ට දෙමළ රේලුම් විමුක්ති සංඛ්‍යානය (TEL0), දෙමළ රේලුම් විස්තරීය සිදු සාකච්ඡා (EROSI), රේලුම් ජනතාවගේ විස්තරීය විමුක්ති පෙරමුණ (EPRLF), ඉන්දියාවේ බල කිරීම මත වියට සහනායි ව්‍යු (මූලාශ්‍ය). දෙමළ රේලුම් ජනතා විමුක්ති පෙරමුණ (PLOTE), දෙමළ විස්තරීය විමුක්ති සංඛ්‍යානය (TULF) සහ ඉන්දියානු සහ ලංකා රජයන් ද රීට සහනායි ව්‍යු. දෙමළ පාර්ශවය ප්‍රධාන කාරණා 4 ක් ඉදිරිපත් කළේය. (ගණුම් 1998-211) ජ්‍යෙෂ්ඨ අතර දෙමළ ජනතාව වෙනම අනෙකුතාවක් සහිත ජනතාවක් ලෙස පිළිගැනීම, දෙමළ නිර්ඝිතක්, තුම්යේ අධිත්‍යතාව සමග, ස්වියං පාලනය සහ ප්‍රරවැසිනාවයට පූර්ණ අයිතිය අතින් මුද්‍රා අයිත්වාසිකම්වලට අමතරව අයන් විය [ICG 2012:3]. සහනායිවන්ගේ දැඩි ස්ථාවරය නිසා කතා අසාර්ථක විය.

#### දෙසැම්බර 19 යෝජනා

ගැටුම් නිරාකරණට ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම දෙසැම්බර 19 යෝජනාවලියයි. විය ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දියානු අගම්ති රෑජ්‍ය ගාන්ධි අතර සාකච්ඡාවලට ඉවහල් විය. වම දෙසේනා 1986 දෙසැම්බර්වල දී, වේළුපිළ්ලේ ප්‍රභාකරන් බංගලෝරුහි දී හමු විය. වම යෝජනා නිර්ණාත්මක කරනුයා වූ බලය බෙදා හැරීම සඳහා නැගෙනහිරට පිළිබඳ සාරාංශයකි.

පළාත් සහාවක් යෝජනා කර තිබුණි. ලංකාවේ ආන්ත්‍රික මෙය බෙදා වෙන්වීමට මග සලකන බවත්, වෙනම දෙමළ රුපසක් සඳහා අත්තිවාරමක් දුමන ලෙසත් සලකා ප්‍රතිකෙෂ්ප කර තිබුණි. ඒ වෙනුවට ශ්‍රී ලංකා ආන්ත්‍රික හැගෙනහිර පළාතට ගෙවට තුමයක් යෝජනා කළ අතර විය දෙමළ පක්‍ර විසින් ප්‍රතිකෙෂ්ප කළේ විමර්ශන් හැගෙනහිර පළාත දෙමළ සාමාජික ප්‍රවිත්ත පළාතටත් ලෙස පිළිබඳ නොවන බව ප්‍රවසමිනි. (ලෝගනාදන්, 1948: 74-77) සාකච්ඡා සාර්ථක නොවුවද (ගංගුරි, 1998:211) ඒවා ඉන්ද ලංකා විශිෂ්ටමෙහි අඩංගු වෙයි. (ලෝගනාදන්, 1998:79; ගංගුරි, 1998:211)

#### ඉන්ද ලංකා ගිවිසුම

ඉන්ද ලංකා ගිවිසුම ජයවර්ධන සහ ගාන්ධි විසින් 1987 ජූලි 29 අත්සන් කළ අතර විය ශ්‍රී ලංකාව විවිධ පාතින් ජ්‍යවත් වන විවිධ ආගම් අදහන බහුවාරුකා රටක් වශයෙන් හඳුන්වනු ලැබේය. විය උතුරු සහ හැගෙනහිර පළාත් විකම පර්පාලනයක් සහිත ප්‍රදේශයක් ලෙස සඳහන් කළ අතර, ගිවිසුමෙන් මාස 3 කට පසු ජන්ද පැවතීමට යෝජනා කළ අතර ඉංග්‍රීසි සහ දෙමළ නිල හාමාවන් ලෙස හඳුන්වා දෙනු ලැබේය. පළාත්වලට ස්වයංපාලනයක් බ්‍රාදීමට යෝජනා කළ 13 වන ආන්ත්‍රිකම සංගේධනය, ඉන්ද ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. 13 වන ආන්ත්‍රිකම සංගේධනයේ ප්‍රධාන අරමුණු අතර තීබුණු උතුරු හා හැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දෙමළ නිල හාමාවක් ලෙස පිළිගැනීම හා ඉංග්‍රීසි ව්‍යක්තිය යා කිරීමේ හාමාවක් ලෙස සඳහන් වීම ඉතා වැදගත් වෙයි. කෙසේ නමුත් කොමිෂනිස්ට් පක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් (JVP) ව්‍යුත් වූ ප්‍රතිරෝධ හමුවේ විම යෝජනා පුර්ණ ලෙස තියාත්මක නොවිය. (ගංගුරි 2010:88; ICG 3012:4)

වික්සන් පාතික පෙරමුණ (UNF) - දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සාකච්ඡා 1989/1990

ඉන්ද ලංකා ගිවිසුමෙන් අවුරුදු දෙකකට පසු, දූෂ්ඨත්‍යාංශක වික්සන් පාතික පක්‍ර රුපය, රාජාධිපති ලේඛනයක මහතාගේ නායකත්වයෙන් 1989-90 කාලයේ කරන දෙ සාකච්ඡා බිඳ වැටුණි. දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සාකච්ඡාවලින් ඉවත් වීමත් සමඟ 1990 ජූලි මසදී සාකච්ඡා නැවතුණි. කෙසේ නමුත් දෙපාර්තමේන්තු සාකච්ඡා සඳහා අවංක උත්සාහයක් ගනු නොලැබේය. ඒ වෙනුවට උත්සාහයක් අරමුණු දිස්ත්‍රික්‍රය. ආන්ත්‍රික ජනතා විමුක්ති පෙරමුණ (JVP) පාලනය කිරීමට වුවමනා වී තීබුණු අතර ආන්ත්‍රික සාකච්ඡා විරාමයක් රැකිව සාකච්ඡා අවශ්‍ය තිබුණි. සාකච්ඡා අසාර්ථක වීමට ඒවා හේතු වී තිබුණි. (ලයන්ගොඩ: 2005) සාකච්ඡා අසාර්ථකත්වයට මදැහැන් කරුවෙකු නොමැති අවධානය යොමු කළේය. (ලයන්ගොඩ: 2005) සාකච්ඡා අසාර්ථකත්වයට මදැහැන් කරුවෙකු නොමැති අවධානම සහ ගැටුම් නිරාකරණයට වඩා කෙටි අරමුණු ඉටු කර ඇති අතර ගැටුම් අවධානය යොමු කළේය. (ලයන්ගොඩ: 2005)

පොදු පෙරමුණු රුපය (PA)- දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සාකච්ඡා 1994/1995

දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සහ රුපය තවත් සාකච්ඡාවක් 1994/95 කාලයේ දී යාපනයේ දී ප්‍රවත්වන දෙ අතර විනිශ්චයක් ලෙස 1995 ජනවාරි 6 දී සාම ගිවිසුමක් අත්සන් කරන ලදී. කෙසේ නමුත් දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) විසින් විය 1995 අපේශ්ල මස අත්තැර දැමුවෙය. (ලයන්ගොඩ: 2005)

2000 නොරුවේශයානු මුළ පිරිම

නොරුවේශයානු රුපය 2000 දී ලංකාවේ ආන්ත්‍රික සහ දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සංවිධානයට පහසුකම් සපයන්නේදු ලෙස සාකච්ඡා පාතිකම් ඇරුම් සාකච්ඡා තීබුණු ප්‍රතිඵලයක් ප්‍රතිඵලය ප්‍රතිඵලයක් යොරුවේශයානු විය “පහසුකම් සපයන්නේදුක්” යන්න ප්‍රතිඵලය සාකච්ඡාවල දී නොරුවේශයානු කරුණාරයායේ සීමිත බව ඉස්මෙනු කරලුම් පිතිසය. (ලයන්ගොඩ 2005) අත්තෑර්ජාතික ප්‍රජාවලෝ සහයෝගය ලැබේමෙන් පසුව ඕවුන්ගේ අරමුණා වූයේ ප්‍රවතින හෝමික රාමුව තුළ විසඳුමක් බ්‍රාජානීමය. නමුත් රුපය නොරුවේශයානු මුළ පිරිම 2001 මැයි මස විය නතර කරනු ලැබුවේ නොරුවේශයානු සාම දූතය වූ විරුක් සේශ්ඨායීම්, දෙමළ කොට්‍ර සංවිධානය (LTTE) සංවිධානය තම හමුවමය ගැකින් පහසුබැයි තීබීම, නැවතත් 2002 පෙබරවාරි 21 දී සටන් විරාමයකට මග පාදන්නේ නොරුවේශයානු පහසුකම් යටතේය. (ලයන්ගොඩ: 2005) අත්තෑර්ජාතික ප්‍රජාව සටන් විරාමයක් සහයෝගය දෙපාර්තමේන්තු අතර සාකච්ඡා වර් 5 ක් පැවතුණි. නමුත් දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) 2003 අපේශ්ල සාම සාකච්ඡාවලින් ඉවත් වීම නිසා නැවත වතාවක් සාම සාකච්ඡා බිඳ වැටුණි.

වික්සන් පාතික පක්‍ර (UNP) දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සාකච්ඡා 2002-2003

වික්සන් පාතික පක්‍ර (UNP) නායකත්වය දුන් වික්සන් පාතික පෙරමුණා 2001 මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු නැවතත් සාකච්ඡා අරමුණා ලැබේය. දෙපාර්තමේන්තු විශේෂයෙන් දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) සංවිධානය තම හමුවමය ගැකින් පහසුබැයි තීබීම, නැවතත් 2002 පෙබරවාරි 21 දී සටන් විරාමයකට මග පාදන්නේ නොරුවේශයානු පහසුකම් යටතේය. (ලයන්ගොඩ: 2005) අත්තෑර්ජාතික ප්‍රජාව සටන් විරාමය සහයෝගය දෙපාර්තමේන්තු අතර සාකච්ඡා වර් 5 ක් පැවතුණි. නමුත් දෙමළ කොට්‍ර සංවිධාන (LTTE) 2003 අපේශ්ල සාම සාකච්ඡාවලින් ඉවත් වීම නිසා නැවත වතාවක් සාම සාකච්ඡා බිඳ වැටුණි.

ලංගන් පාඨම් සහ සංඛ්‍යා කොමිසම, රාජපක්ෂ ආණ්ඩුව යටතේ දෙසාම්බර් 16 පිළිගුවන ලද අතර වියට සංඛ්‍යාව ඇති කිරීම පිළිස නොදු ඉඩ ප්‍රස්ථාවක් තිබුණි. විය ජනවාරි දින ප්‍රශ්නය විසඳුම පිළිස, බලය බෙදා හැරීමට ගෝජනා කළේය. ලංගන් පාඨම් සහ සංඛ්‍යා කොමිසම (LLRC) වූකාකාරකම් 189ක් නිරද්‍යු කළේය. ඒවා කාණ්ඩ 11 ක් යටතේ වර්ග කෙරෙණු අතර, රඳවා ගැනීමේ ප්‍රතිපත්ති, ඉඩම ආරවල් සහ නිරවුල් කිරීම් යන නිරායුධිකරණය විම වර්ග අතර විය. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේන් සම්පූර්ණ නො සම්පූර්ණ වීමට ආසන්න ලෙස හැඳින්වූ 50 කට ආසන්න නිරද්‍යු ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම විසේ නොවේ. ශ්‍රී ලංකාවේ වෙරුටේ පර්යේෂණායනය පෙන්වා දෙන පරිදි, අද වන විට නිරද්‍යු 189 හේ 20% ක් සම්පූර්ණ කර ඇත. 57% ක් අර්ධ වශයෙන් වූකාත්මක කර ඇත. තවත් 20% ක් පටන් ගෙනවත් නැත. මෙම මත්දාගාම වූකාත්මක කිරීම, රාජපක්ෂ රජයේ සංඛ්‍යාවට තිබුණු අඩු දේශපාලනික කැප වීම පෙන්නුම් කරයි.









